

PROMOTING POLITICAL PARTICIPATION & NATIONAL RECONCILIATION

First Quarterly Narrative Report



TABLE OF CONTENTS

Grant Details	1
Objective	1
Actual Activities	1
Assessment	2
Capacity Building, Training and Development.....	3
<i>ToT and Curriculum Review</i>	3
<i>6-month Certificate Course on Political Training</i>	3
<i>6-month Certificate Course on Capacity Training</i>	3
<i>Course Activities</i>	4
Intervention in Issues of Human Rights, Governance, and Reconciliation	5
<i>Enhancing Public Awareness and Engagement Regarding Mediation Mechanism for Resolution of Land Disputes</i>	5
<i>Training on Land Mediation Board</i>	5
<i>Legal Advice Clinics for Land Disputes in Jaffna</i>	6
<i>Right to Information</i>	6
<i>Constitutional Reform</i>	7
<i>Public Meetings on Constitutional Reform</i>	7
<i>Constitutional Reform Recommendation Paper</i>	8
<i>Public Demonstration</i>	10
<i>Human Rights Monitoring and Reporting by Citizen Watchers</i>	10
<i>UN Special Rapporteur on Human Rights and Counter-Terrorism</i>	10
<i>Clean Politics for Good Governance</i>	10
Supplemental Information	I
Annex I: Right to Information	I
Annex II: Human Rights Intervention.....	II
Annex III: Capacity Training & Political Training	III
Annex IV: Constitutional Reform	VI
Annex V: Constitution for People’s Governance Program: Public Opinions and Recommendations	XIII

GRANT DETAILS

- Organization Name: AFRIEL (Association for Friendship and Love)
- Grant Number: 2017-751
- Grant Amount: \$70,000
- Grant Start & End Dates: July 1, 2017 – June 30, 2018
- Project Title: Promoting Political Participation and National Reconciliation
- Reporting Period Covered: July 1, 2017 – September 30, 2017

OBJECTIVE

To increase youth participation in the political process and involvement in national reconciliation

ACTUAL ACTIVITIES

Activity	Q1	Q2	Q3	Q4	Note
	P = Planned V = In progress C = Completed				
Enhance youth leaders' political knowledge to deal with public issues independently and promote youth political participation					
Activity 1-1: 6-month Certificate Course on Political Training	V				
Activity 1-2: Roundtable Discussions with Political Leaders, Professionals, Religious Leaders and Civil Society Leaders	P				
Enhance networking capacity of active youth groups through knowledge endowment and practical experience to improve grievance redress mechanisms and to consolidate civil society activism in the country					
Activity 2-1: 6-month Certificate Course on Capacity Training	V				
Activity 2-1A: ToT and Curriculum Review	C				
Activity 2-2: Training on Human Rights Defenders and Advocacy for Grassroots Youth	P				
Activity 2-3: GS Division Level Awareness Raising Programme on Legal Procedures and Right to Information (RTI)	V				
Activity 2-4: Barcode Solutions for Complaint Tracking and Management	P				
Activity 2-5: Paralegal Trainings for Citizen Watchers	Q3				
Create understanding between youth from different ethnic communities with collaborative relationships and demands of reconciliation and political solutions in the southern society through their involvements and increase multi-ethnic supports of demilitarization of post-war Sri Lanka					
Activity 3-1: North-South Exchange Visits and Truth-telling Camps to Break Negative Stereotypes and Foster Harmony	P				
Activity 3.2: Familiarization and Bridging Programs through Dialogue	Q3				
Activity 3-3: District Level Focus Group Discussions on the Constitutional Reform Progress	V				

ASSESSMENT

- Youth organized and led 244 public meetings in 22 districts to raise awareness and foster discussions about the constitutional reform. Nearly 300 youth gathered in front of the parliament to give voice to grassroots aspiration for a new constitution attracted policy makers' attention to a greater extent.
- Political trainees actively supported in analyzing the information gathered from the public meetings and developing the constitutional reform recommendation paper.
- Capacity trainees developed 112 village profiles, documenting the human rights situation and key actors in their respective areas for determining future interventions with Citizen Watchers.
- Citizen Watchers raised public awareness about the land mediation mechanism through brochures and legal advice clinics in Jaffna district through which youth received a total of 215 land mediation applications.
- 11 victims who were arrested or detained under the PTA in late 2016 and their families revealed their stories to the UN Special Rapporteur on Human Rights and Counter-Terrorism with intervention of youth volunteers.



- Improved 26 Tamil, Sinhalese and Muslim youth's political knowledge.
- Started capacity training for 399 youth from 12 districts and enhanced their knowledge about various human rights topics and the legal system in Sri Lanka.
- Trained 40 Citizen Watchers and youth leaders on the land mediation mechanism and developed relationship between them and the Land Mediation Board in Jaffna District.
- The grassroots public enthusiastically joined the youth led public meetings on constitutional reform, which reached out 3,320 people, in this quarter. These series of public meetings have attracted a total of 5,792 people, including nearly 2,000 Sinhalese, through 416 meetings since June.
- A recommendation paper based on the inputs of public meeting participants highlighting the key factors that determine the public's expectations and acceptance in each reform area of the constitution was developed.
- AFRIEL's experience of advancing reconciliation, transitional justice and democratic practices brought higher government officials' attention to the unsettled post-war issues facing by the marginalized communities during the panel discussion on the World RTI Day hosted by the Ministry of Finance and Mass Media.

CAPACITY BUILDING, TRAINING AND DEVELOPMENT

ToT and Curriculum Review


A refresher training of trainers for AFRIEL resource person pool comprising Sinhalese and Tamil university lecturer, lawyers, journalist, and civil society activists has been conducted in the early July. Afterwards, the facilitators for the refresher training have been providing their services as mentors to regularly review and maintain the training quality and performance of the resource persons.

The first two main subjects, including law and justice as well as good governance, were revised to enhance the practical component such as engagement strategies with public authorities. The revised training manual was translated from Tamil to Sinhala and the copies were distributed to the trainees.

6-month Certificate Course on Political Training

WEEKLY CLASS

Total 11 political training sessions, including courses on governance system in Sri Lanka, good governance and social accountability, corruption and bribery, policy making and implementation in Sri Lanka, democratization in Sri Lanka and concept of human rights, international human rights system and domestic mechanism, human rights in post-armed conflict and post-crisis situation, violence against women and children and forced displacement, economic and social rights, legal aid and collective action, and Sri Lanka juridical



system and constitution have been conducted in this quarter for 13 Tamils, 12 Sinhalese, and 1 Muslim. Among these 26 youth are journalists, law students, university graduates, and youth activists.


6-month Certificate Course on Capacity Training

APPLICATIONS, INTERVIEWS AND SELECTION

AFRIEL received 673 applications from individuals aged 18 to 35 and 399 students (59.29%) were selected for the capacity training after interviews.

It is worth noting that, unlike the previous years, we received plenty of applications from Sinhalese and Muslim youth living in the northern and eastern districts. Youth from Sinhalese border villages showed great interest in the courses, while some applicants from other Sinhala speaking areas except for Central Province, including North Central, Sabaragamuwa and Southern Provinces, having no interest in social work but job opportunities and other such benefits instead, were filtered out through the interview processes.


Figure I: Capacity Training Application and Selection



In terms of educational background and socioeconomic status, the majority of applicants finished their GCE Ordinary Level (O/L) education at 16. Some applicants are university students and they applied for the course with expectation to gain practical experience in social work. In upcountry areas, most of the applicants were estate workers' children who finished their education younger than 16 years old. The majority of them are female and many of their mothers are working as laborers in foreign countries and sending money back home. There was a considerable percentage of applicants are single mothers who were married before 18 and are currently divorced or separated, especially in the north, east and southern regions.

WEEKLY CLASS

In this quarter, 2 weekly classes of the total 24 classes completed in Jaffna, Kilinochchi and Badulla on course introduction, fundamental rights, and women's rights, child rights and IDPs. 3 weekly classes completed in Mullaitivu,



Welioya, Vavuniya, Trincomalee, Anuradhapura, Kandy, Nuwara Eliya, Ratnapura and Galle on the above subjects as well as elder rights, consumer rights and domestic violence.

Course Activities

The selected trainees were committed to the weekly training, while remaining actively engaged in other activities. The political trainees were dedicated to support the development of the constitution reform recommendation paper and the capacity trainees had a profound interest in documenting social issues in their own villages and local communities. Over the past three months these Tamils and Sinhalese trainees have completed the 112 village profiles with district interns' support which identified the key actors and stakeholders and highlighted the human rights violations in their respective areas such as land rights issues, gender-based violations, child rights violations, foreign employment issues and corruption. These basic studies helped us to develop action plans to resolve the issues and to identify active youth to be further trained as Citizen Watchers in each location.

INTERVENTION IN ISSUES OF HUMAN RIGHTS, GOVERNANCE, AND RECONCILIATION

Enhancing Public Awareness and Engagement Regarding Mediation Mechanism for Resolution of Land Disputes

Communities in the war-torn North and East for years have been trying through various means to find solutions to their land issues. The inability to find solutions, whether due to inefficiency in public administration, slowness of courts led processes, or loss of land records and documents during the war, ultimately leads to the loss of trust by these communities in these processes and ultimately with the State itself.

The majority of land disputes in the post-conflict areas are between citizens and public authority bodies, not simply between individuals. Solutions to such land-related issues caused by military occupation, illegal acquisitions, forced evictions of communities, or arbitrary acquisitions of land for development processes were often hindered by political considerations and military intervention with support of local government officers who indulged themselves into this sort of malpractices.

In 2015, the Ministry of Justice set up Land Mediation Boards under the Mediation Act No. 21 of 2003 and as such Land Mediation Boards have been established in Jaffna, Kilinochchi, Trincomalee, Batticaloa and Anuradhapura districts. The Ministry of Justice is planning to gazette other areas, namely Vavuniya, Mannar and Mullaitivu soon.

Mediation would potentially become a promising alternative land dispute resolution mechanism, not only because it is faster than court proceedings, but also it allows third parties to involve and make representation that helps prevent the intervention of corrupt officials in localities.

However, despite the setting up of Land Mediation Boards in 2015, the process for actual functioning have been started just recently in Jaffna and Trincomalee. Additionally, sufficient awareness hasn't been raised as to its existence and functions. The Jaffna Land Mediation Board, in collaboration with administrative divisions in Jaffna district in the past 6 months, has received only around 70 complaints, which suggested that the mediation process needs civil society support to fill this gap by conducting awareness raising within the communities.

TRAINING ON LAND MEDIATION BOARD




Therefore, following a basic discussion with the Jaffna Land Mediation Board and consultant of the Mediation Board Commission, AFRIEL conducted a training on the Land Mediation Board for the selected 40 Citizen Watchers and youth leaders from Jaffna and other districts in the Northern Province in Jaffna in August. The Chairman of the Land Mediation Board in Jaffna districts also participated in the event.

The resource speaker, Mr. M. Thirunavukarasu, addressed the implementation of this new mechanism and the types of cases are taken up for mediation by the Board. Additionally, he explained the procedure and offered some helpful tips on how to refer complaints to the Land Mediation Board. Youth leaders actively discussed approaches to engage with the public for meaningful community involvement and solutions to land issues in the target areas.

LEGAL ADVICE CLINICS FOR LAND DISPUTES IN JAFFNA

After completing the training, youth liaised with Grama Sevakas and Divisional Secretariats to start identifying land related disputes and distributing 500 Land Mediation Board brochures for public awareness-raising. Meanwhile, they started organizing legal advice clinics for collecting applications for the mediation. They have conducted 4 legal advice clinics in Thunaivi and Sankaraththai, Chankanai Division, Kannaki Camp, and Sabapathi Camp and Chunnakam at the end of this quarter and received 215 applications, including 96 about IDP lands, 47 for issue of split land and original deed, 41 about illegally acquired/occupied lands by military, police, or other public authorities, and 31 about private lands.

Figure II: Applications for Land Dispute Mediation



We also identified that, in many cases, public authorities for some unknown reasons refused to recognize the split deeds that were issued by them following the proper procedure, including keeping the original deed on the government's record as voided deed, and people who are holding the split deeds are now asked for submitting the original deeds which is not in their possession. We are currently studying these cases with legal experts and these youth volunteers will continue this process to support land dispute resolutions.



Right to Information

Invited by the Ministry of Finance and Mass Media as a panel speaker, AFRIEL representative participated in a discussion of the Best Practices Sharing Forum on RTI of Sri Lanka on the World RTI Day. The other panel speakers included representatives from PAFFREL and Families of the Disappeared. All the Ministry Secretaries and Department Heads joined the event.

As an organization has facilitated the largest number of petitions since the RTI Act was operationalized, AFRIEL addressed the challenges from government sectors for RTI implementation and how RTI can be a powerful tool for advancing reconciliation, transitional justice and democratic practices in the post-war context with examples of the use of RTI by the northern communities to find solutions to their long-term problems. This forum also gave AFRIEL a chance to bring higher

government officials’ attention to the unsettled post-war issues facing by the marginalized communities.



Constitutional Reform

PUBLIC MEETINGS ON CONSTITUTIONAL REFORM


172 public meetings with the participation of 2,472 people were held before the end of the last grant period, and in this quarter, with the continued support from the Internews Sri Lanka, the public meeting campaign has wrapped up with another 244 village meetings conducted with 3,320 people.

Public Response to the Constitutional Reform

The youth facilitator team talked to 5,792 people during these 416 public meetings and learned about their concerns with the constitutional reform. The large attendance and enthusiastic participation has shown the wide-spread interest in engaging in constitutional reform. More specifically, people wanted their opinions to be heard and were looking for their issues, mostly regarding human rights, economic and social problems, to be resolved permanently through the reform. It was also a good sign that a large majority of participants believe that the new constitution has to meet the expectations of all ethnic groups in Sri Lanka.

However, the team also discovered that most of the participants were not properly aware of the constitutional reform’s content before the meetings. Most people have only heard about the introduction of the federal system because the power of Provincial Councils has been heavily debated since the government intended to undertake the constitutional reform. In the south, the disappointment over government development projects and corruption issues was one of the main reasons given by the most of Sinhalese participants for not supporting the new constitution. Among those Sinhalese participants who were aware of the reform’s content or heard about federalism before the meetings, the greatest concern was whether the new constitution will lead to LTTE resurgence and country’s separation.


Figure III: Number of Public Meetings on Constitutional Reform in July 2017



In the north and east, Tamil communities lose their confidence in the provincial council system because of its failure in restoring postwar order and stability. Meanwhile, noticing considerable disagreement between the Northern Province Chief Minister and other TNA members on the constitutional reform and with the fear that the government will break its

promises to the minorities once again, the Tamil people are in doubt that the new constitution will secure political solutions to the ethnic conflict and they started to believe it is necessary to merge the north and east as Tamil political parties have been campaigning for.

Figure IV: Participation of Public Meeting on Constitutional Reform in July 2017



CONSTITUTIONAL REFORM RECOMMENDATION PAPER

In addition to the above general observation, AFRIEL collected the detailed public meeting records and developed a recommendation paper that highlights the key factors determining the public's expectations and acceptance in each reform area that requires the constitution makers and the government to pay closer attention to. As the next step, 20 youth representatives will hand over the recommendation paper to the Prime Minister and Constitutional Steering Committee members together with the Internews Sri Lanka as well as the Sri Lanka College of Journalism and will also organize district-wide forums with youth volunteers for further dialogues with district key

stakeholders. The key points of the recommendation paper are summarized below and the full document in Sinhala is attached as Annex V.

Citizens' expectations and reactivity to a new constitution are often based on unresolved anxieties about their past and current issues, no matter which ethnic group they belong. Unfortunately, the government has never created a meaningful mechanism to alter support for the constitutional reform by which people could deeply discuss about their issues and actively involve in the reform process. The public doesn't feel informed and doesn't see that they have a role to play in the process of making a new constitution. To win public support for the constitutional reform, the government should improve transparency by establishing systems and measures to facilitate the constitution related information sharing between the government and general public and encouraging civil society groups and grassroots people to be more engaged in the reform process.

Abolishing the Executive Presidency

Abolishing the executive presidency has the support of the general public and was also a key election pledge in the 2015 Presidential Election as many past elections. Executive presidency is perceived as a dangerous threat by Sri Lankans as the criticism of it about abuse of power and misuse of public resources has never stopped in the past three decades. Many Sri Lankans of all ethnic groups have suffered varying levels of hardship resulting from the decisions made by executive presidents such as the war and Uma Oya Development Project.

Power Devolution

The oppositions have been fomenting the Sinhalese majority's distrust of the constitutional reform by demagoguing the issue of power devolution. However, the reform process may have a chance to

regain the public support through affirming its commitment of strengthening Provincial Councils. During the public meetings, it was observed that most people regarded Provincial Councils as useless bodies due to their dissatisfaction with the Provincial Councils' function and efficiency, especially of development project implementation in the southern regions and of interventions pertaining to post-war issues in the north and east. In spite of that, people felt that they have more interaction with the Provincial Councils than the central government as they are in a better position to monitor and engage with the former. According to their opinion, the dysfunction of Provincial Councils was due to the lack of resources and thus they are positive about granting the power of finance, land, and law and order to Provincial Councils. This opinion has more recently been enthusiastically endorsed in the south as many people are losing their lands and employment under large-scale foreign investment projects, even the government claimed the opposite.

Economic, Social and Cultural Rights

People's concerns are similar when asked about socioeconomic rights. Almost every citizen who participated in the public meetings expressed worries about their unstable socioeconomic status and livelihood insecurity. From the experiences shared by the participants, we learned that people are anxious and exhausted about their dependence on politicians for access to jobs, education, permits, welfare, housing, land and so on. There are also many concerns raised about the deprivation of natural resources that limits people's access to water, land and forest, especially in the southern regions. Consequently, recognition of economic, social and cultural rights as fundamental rights is desirable and will certainly garner public support for the new constitution. People will find themselves empowered by the recognition of these rights that eliminates favoritism for the privileged few.

Independent Commissions

The Independent commissions are under scathing criticism for its long inquiry process and political influence and distancing itself from the grievance redressal seekers by failing to perform its duties. It is suggested to establish Provincial subcommittees of each independent commission to speed up the investigation process and strengthen public engagement.

Religious Freedom

It is common to see the Sri Lankan Buddhists being under an impression that their religion is in danger. This very sentiment has been misused on political fronts and by businessmen to influence the Buddhist community against other religious communities and as a result misunderstanding and distrust against other religious communities have been cultivated. In an environment such as this, an increase in attacks against minority religious groups is evident and religious freedom of other groups barring Buddhists has been violated. The participants of the public meetings in all regions generally agreed that it shall be the duty of the State to protect every religion and every citizen of Sri Lanka should have the liberty either to follow or not follow any religion according to their will.

Electoral reform

Citizens perceive that politicians are self-serving and often indulge in corrupt practices to achieve their ulterior motives. People also believe that politicians misuse public property in every election campaign and hijack citizens' right to franchise to secure their power. The sense of powerlessness in fighting against such corrupt and violent political culture largely dampens people's enthusiasm for participation in public affairs.

To reduce the probability of election-time unrest, it is suggested that fixed-date elections must be

introduced and the Election Commission must be given due powers to create and impose subordinate laws with regard to conducting such elections, control and administer the Police Force during the time period of an election, and withdraw the candidacy of any election candidate who violates election rules and regulations. It was also suggested that youth and women must be given a certain and separate representation quota.

PUBLIC DEMONSTRATION



Beside the public meetings at grassroots level and roundtable discussions with parliamentarians from other districts, with support from the Internews Sri Lanka, the youth facilitators also extended the campaign to national level to push the government to escalate its efforts on constitutional reform processes with more transparency and to focus its attention on the opinions gathered from grassroots citizens. Nearly 300 youth representatives from 22 districts came forward in July in front of the parliament to give voice to grassroots aspirations for a new constitution. They asked the government to lead an ethnically and religiously unbiased initiative that opens to the general public for promoting constitutional reform dialogue.

Human Rights Monitoring and Reporting by Citizen Watchers

UN SPECIAL RAPPORTEUR ON HUMAN RIGHTS AND COUNTER-TERRORISM

In the early July, the UN held a Consultation Meeting to review the Prevention of Terrorism Act (PTA) and human rights situation in the north. AFRIEL organized 11 victims who were arrested or detained under the PTA in late 2016 and their families from Kilinochchi, Vavuniya and Mullaitivu districts to attend the meeting. Each of them was allowed to reveal what they or their families had encountered, such as arbitrary arrest and detention, torture in custody, and being jailed on false allegations, to the UN Rapporteur individually.

There were two security incidents reported soon after the meeting. A lady was threatened by intelligence and the son of another participant was tortured in prison because of their participation. AFRIEL timely reported these incidents to the UN Rapporteur through UN Sri Lanka and also supported the victims file complaints to the Human Rights Commission.

Clean Politics for Good Governance

AFRIEL had two basic discussions with PAFREL in respect of youth participation in electoral reforms and clean politics. After conferring on types of youth action in shaping good political culture and preventing election violations and also more elaborate strategies for election monitoring, we decided to increase youth involvement in election observation and conduct training for selected youth leaders on the laws and reforms that promote good political culture. The trained youth leaders will then,

ahead of the next Local Government Election, carry out a campaign for clean village to raise awareness about corrupt practices and create a common understanding that stopping corrupt influence over citizens' life requires efforts of every individual from

every sector. We hope this initiative will inspire the current and past capacity and political trainees from different ethnic groups to work together for promoting good governance.

SUPPLEMENTAL INFORMATION

Annex I: Right to Information

WEB NEWS

- The Hindu, "Getting used to their right to know", <http://www.thehindu.com/news/international/getting-used-to-their-right-to-know/article19240584.ece>, 9 July 2017.
- BBC Sinhala, "කොරතුරු පනත රජයේ සංවර්ධන ව්‍යාපෘති ගැන ප්‍රශ්න කරන්න", <http://www.bbc.com/sinhala/sri-lanka-41446942>, 30 September 2017.

NEWSPAPER ARTICLE

Lankadeepa

6 September 2017, Page Plus



Annex II: Human Rights Intervention

WEB NEWS

- Colombo Gazette, "Sri Lankan war widows trafficked as slaves to Gulf", <http://colombogazette.com/2017/08/09/sri-lankan-war-widows-trafficked-as-slaves-to-gulf/>, 9 August 2017.
- Reuters, "Sri Lankan war widows trafficked as slaves to Gulf", <https://www.reuters.com/article/us-srilanka-trafficking-war-widows-idUSKBN1AP00L>, 9 August 2017.
- Thomson Reuters Foundation, "Sri Lankan war widows trafficked as slaves to Gulf", <https://news.trust.org/item/20170809000521-2qhze/>, 9 August 2017.
- Voice of India, "Sri Lankan war widows trafficked as slaves to Gulf", <http://www.voiceofindia.news/asia/sri-lankas-war-widows-trafficked-as-slaves-to-gulf/>, 9 August 2017.
- Nation, "Bogus employment rackets in the north", <http://nation.lk/online/2017/08/12/bogus-employment-rackets-in-the-north.html>, 12 August 2017.

NEWSPAPER ARTICLE

Kuwait Times

10 August 2017, Page 11

LANKA WAR WIDOWS TRAFFICKED AS SLAVES

JAFFNA: When Nathkulasinhm Neseemalhar took a flight from Colombo to Muscat in March she believed the boarding pass she clutched in her hand was her golden ticket to a better life after decades of war where she lost everything, including her husband. The 54-year-old widow from Sri Lanka's former war zone had been promised work as a maid for an affluent family in the Gulf state of Oman. She would get a nice room, decent working hours and 30,000 rupees (\$150) a month - enough to pay off her debts.

But Neseemalhar's dream soon turned into a nightmare. She found herself enslaved with other women in a dimly-lit room with no ventilation, miles from Muscat. She was taken out daily, sent to different homes to clean, and then locked up again at night. "There were 15 of us. We never got paid. Finally we got back home when the Sri Lankan government intervened," said the mother-of-three whose husband went missing in 2001.

"People who have not gone through a conflict will not understand how difficult it is to take care of young children on your own. We suffered during the war and we are suffering now," she said at her home in Jaffna in Sri Lanka's Northern Province. The abuse of Asian and African maids in Middle Eastern countries such as Saudi Arabia, Qatar, Bahrain and Oman is commonly reported.

But Neseemalhar's story highlights a rising yet unacknowledged trend in the Indian Ocean island where a lack of opportunities for thousands of war widows is making them easy prey for traffickers who sell them as slaves overseas. According to the Sri Lanka Bureau of Foreign Employment, over 1,000 women from the north - many from female headed homes - sought jobs as maids in Gulf nations in 2015 and 2016. Central Bank data shows only 300 went in 2011. "The numbers are insignificant compared to the over 100,000 Sri Lankan women who leave annually as domestic workers," said S. Senthurajah, executive director of Social Organizations Networking for Development, a Jaffna-based charity. "But given that hardly anyone from the north left as domestic workers a few years back, it is an important number. It's because they cannot make ends meet."

90,000 War Widows

Sri Lanka is in its eighth year of peace after a 26-year conflict which ended with the defeat of the separatist Tamil Tigers in 2009. More than 100,000 died, around 65,000 remain missing and millions were uprooted from their homes during the violence, concentrated mainly in the island's ethnic Tamil majority Eastern and Northern Provinces. Yet despite the government pumping billions of dollars into infrastructure development in the north, little has been done for the estimated 90,000 women who lost their husbands, fathers and brothers during the conflict, say activists. The Northern Province is one of the country's most

under-developed provinces in terms of gender parity. Female workforce participation is 21 percent compared to the national average of 35 percent, government data shows, while the maternal mortality rate is 30 percent against 22 percent nationally. The United Nations estimates more than a fifth of the 250,000 households in the north are headed by women like Neseemalhar - war widows who have become breadwinners.

With no jobs and few opportunities to earn a livelihood, these women - many of whom look after up to four people - are being forced to borrow from money lenders, leaving them open to exploitation by trafficking networks. "They are the most vulnerable and easiest to convince to take up these offers," said Ravindra De Silva, head of the charity Association for Friendship and Love, which worked with authorities to rescue Neseemalhar.

Recruitment agencies employ local villagers who are known and trusted in their communities and who scout for indebted and impoverished women. They promise decent jobs, generous salaries and paint an alluring picture of a good life in a wealthy nation. All the women have to do is sign a basic contract and fill in some paperwork - but they are often unaware of any terms and conditions. This amounts to a contract of bonded labor, where the recruitment agencies - which are government registered - dupe victims into believing no fees need to be paid, said De Silva.

The agency that sent Neseemalhar to Oman, for example, refused to repatriate her saying the employer paid 300,000 rupees (\$1,955) for her and she must refund that in order to be allowed to return home. Neseemalhar was luckier than most. After being held for several weeks, she was rescued when the Sri Lankan authorities found out about her plight through the relative of another woman enslaved with her. But many victims are not rescued or cannot pay the money to return home and can be exploited and abused for years. In most cases, there is no prosecution of the recruitment agents or employers.

Only a handful of cases have made headlines. In 2013, a Sri Lankan maid was beheaded in Saudi Arabia, accused of negligence after a child in her care died. In 2010, doctors found a 50-year-old woman rescued from Saudi Arabia had been burned with a hot iron and had pieces of metal embedded into her skin. Activists say that while reports of physical and mental abuse are common, women are reluctant to speak about sexual abuse and rape, fearing shame and stigma. Officials say they cannot cancel the registration of recruitment firms and prosecute traffickers or foreign employers as victims do not come forward - often too poor and too traumatized to pursue legal action. The Sri Lankan authorities say most women go through registered recruitment agencies and complete a 40-day housekeeping course before their departure. — Reuters

Annex III: Capacity Training & Political Training

NEWSPAPER ARTICLE

Uthaya Suriyan

14 September 2017





“அறிவார்ந்த இளையோருக்கான நாளை நான்” எனும் தொனிப்பொருளில் ‘அன்புக்கும் நட்புக்குமான’ இளையோர் வலையமைப்பினூடாக மலையக இளைஞர்களின் இயலாவினை கட்டியெழுப்பும் பயிற்சி நெறியும் மனித உரிமைகள் மற்றும் நல்லாட்சிக்கான சான்றிதழ் கற்கைநெறி ஆரம்பமும் நோர்ஷட் நிவ்வளி வீ.கே.வெள்ளையன் ஞாபகார்த்த மண்டபத்தில் இடம்பெற்றது. இப்பாடநெறி தொடர்ந்து 6 மாதங்களுக்கு இடம்பெறவுள்ளது. இதன்போது எடுக்கப்பட்ட படங்களை இங்கு காணலாம்.


CAPACITY TRAINING CLASS EVALUATION

Satisfaction of Guideline for Lecturers & Reference Materials for Trainees


Satisfaction of Trainee's Participation & Engagement




Satisfaction of Lecturer: Discussion Stimulation, Knowledge, Listening & Presentation Skills



Trainees: Understanding of Community Issues through the Knowledge Learnt




Trainees: Capacity for Practical Engagement with Civil Society




POLITICAL TRAINING CLASS EVALUATION


Satisfaction of Guideline for Lecturers & Reference Materials for Trainees



Satisfaction: Lecturers vs. Trainees



Trainees: Knowledge & Capacity for Promoting Youth Political Activism



Annex IV: Constitutional Reform

WEB NEWS

- Karaitivu Rep, “மட்டு பாராளுமன்ற உறுப்பினர் ஞா.ஸ்ரீநேசனுடன் புதிய அரசியலமைப்பு தொடர்பான கலந்துரையாடல்”,
<http://www.karaitivurep.com/%E0%AE%89%E0%AE%B3%E0%AF%8D%E0%AE%A8%E0%AE%BE%E0%AE%9F%E0%AF%8D%E0%AE%9F%E0%AF%81-%E0%AE%9A%E0%AF%86%E0%AE%AF%E0%AF%8D%E0%AE%A4%E0%AE%BF%E0%AE%95%E0%AE%B3%E0%AF%8D/%E0%AE%95%E0%AE%9F%E0%AE%A8%E0%AF%8D%E0%AE%A4-%E0%AE%95%E0%AE%BE%E0%AE%B2-%E0%AE%9C%E0%AE%A9%E0%AE%BE%E0%AE%A4%E0%AE%BF%E0%AE%AA%E0%AE%A4%E0%AE%BF-%E0%AE%A4%E0%AF%87%E0%AE%B0%E0%AF%8D%E0%AE%A4/>, 2 July 2017.

TV PROGRAMME

- Sri Lanka Rupavahini Corporation, <http://www.rupavahini.lk/main-news/sinhala-news/16094-2017-07-24.html>, 24 July 2017.

RADIO PROGRAMME

- Radio Gagana, “බලය තහවුරු කර ගැනීමේ ව_යවස්ථාවකට ජනතාව විරුද්ධයි”,
<http://www.radiogagana.com/2017/07/25/%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA-%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA/>, 25 July 2017.

NEWSPAPER ARTICLE

Virakesari

6 July 2017, Page 6

தேர்தல்களில் தீர்மானிக்கின்ற சக்தியாக சிறுபான்மையினர் விளங்கியிருக்கின்றனர்

(கனடாவுக்குடி நிருபர்)
கடந்த கால ஜனாதிபதி தேர்தலை அடிப்படையாக வைத்து பாக்கும் போது, சிறுபான்மையினரை நங்கள் தீர்மானிக்கின்ற சக்தியாக இருந்திருக்கின்றோம் என தமிழ்த் தேசியக் கூட்டமைப்பின் மட்டக்களப்பு மாவட்ட பாராளுமன்ற உறுப்பினர் குமாற்றேசன் தெரிவித்தார்.
அன்புக்கும் நட்புக்குமான அமைப்பின் திட்ட இணைப்பாளர் சி. பிரதீப், அமைப்பின் கிழக்கு மாகாண இணைஞர் பிரதிநிதிகள், மட்டு பாராளுமன்ற உறுப்பினர் குமாற்றேசனுடன் புதிய அரசியலமைப்பு தொடர்பாக நடத்திய கலந்துரையாடலின் போதே அவர் இவ்வாறு தெரிவித்தார்.

அவர் தொடர்ந்தும் குறிப்பிடுகையில், கடந்த கால ஒவ்வொரு ஜனாதிபதியையும் சிறுபான்மை மக்களே தேர்ந்தெடுத்தது என்பது, ஜனாதிபதி தேர்தல் முறை சிறுபான்மை தமிழ் மக்களை பாதுகாக்கவில்லை என்றுதான் கூற வேண்டும்.



சிறுபான்மை, சிறிய அமைப்புகளும் இணைந்து அங்கம் வகித்துள்ள புதிய அரசியலமைப்பு, சகலரதும் பங்களிப்பை உள்வாங்கி செயற்படுவதனுடன் விரைவில் அரசியலமைப்பின் இறுதித் திட்ட வரையறை வரவுள்ளது. மீள்பெற்றெடுக்கப்பட்ட முடியாத அரசியல் அதிகாரங்களும் நிறைவேற்று ஜனாதிபதி முறைமையின் அதிகாரங்கள் குறைக்கப்பட்டு பாராளுமன்றத்துக்கான

புதிய ஆட்சி மாற்றத்தின் மூலமாக, பிரதான இரு கட்சிகளான ஸ்ரீலங்கா சுதந்திரக் கட்சி, ஐக்கிய தேசியக் கட்சி ஆகியவற்றின் இணைந்து அரசியல் பயணத்தை ஆரம்பித்துள்ளன. இந்த பயணத்தில் கட்சிகளும் சிவில்

ஸ்ரீநேசன் எம்.பி.

அதிகாரங்களும் தேர்தல் முறையிலுமான மாற்றமும் உடனடியான ஒத்த தீர்வு தமிழ் மக்களுக்கு கிடைக்கவுள்ளதுடன் காணி மற்றும் பொலியல் அதிகாரங்களும் சிறுபான்மை மக்களுக்கு உச்சபட்ச அநிகாரங்களும் புதிய அரசியல் யாப்பில் உள்வாங்கப்பட இருக்கின்றன. சமஷ்டி முறையிலான உச்சபட்ச தீர்வுக்கு முயற்சிப்பதனுடன் மீளிக்கப்பட்ட முடியாத தேசமாக தமிழ் மக்களுக்கு இருக்கப் போகிறது.

மிகவும் தகுதியானதும் நாமானதுமான புதிய அரசியலமைப்பில் மக்களின் உரிமைகள், சுதந்திரம், அரசியல் நகர்வுகள், அதிகாரங்கள் ஆகியவை முறையாக பேணப்படும் என்றார்.

Dinakaran

25 July 2017, Page 1 & 8

மகேல்வரன் பிரசாத்

'மக்கள் ஆட்சிக்கான அரசியல் யாப்பு' தயாரிக்கப்பட வேண்டுமென வலியுறுத்தி பாராளுமன்றத்துக்கு முன்னால் தேற்று(24) கவனயீர்ப்பு ஆர்ப்பாட்டமொன்று நடத்தப்பட்டது. தேர்தலின்போது அரசாங்கம் வழங்கிய வாக்குறுதிக்கு அமைய புதிய அரசியலமைப்பை தயாரிக்க வேண்டும் என்றும்,

08



பாராளுமன்றம் முன்னால்... (தொடர்)

அவ்வாறு தயாரிக்கப்படும் அரசியலமைப்பானது மக்களின் பிரச்சினைகளைத் தீர்க்கக் கூடியவாறு இருக்க வேண்டும் என்றும் இந்த ஆர்ப்பாட்டத்தில் வலியுறுத்தப்பட்டது.
தயாரிக்கப்படும் புதிய அரசியலமைப்பின் அரசியல் கட்சிகள் தமது பங்கை உறுதிப்படுத்துவதற்கும், அரசியல் வாதிகள் தொடர்ந்தும் அரசியலில் இருப்பதற்கும் வழிவகுக்கும் ஒன்றாக இருக்கக் கூடிய என்றும் ஆர்ப்பாட்டக்காரர்கள் கட்டிக்கட்டி மூழ்கினர்.
'எங்கள்' என்ற இணைப்பு அமைப்பு கிராம மட்டங்களில் அரசியலமைப்பு குறித்து நடத்திய கலந்துரையாடல்களை அடிப்படையாக

தொடர்ந்து நடத்தியதுடன், இதில் பத்திரிகைகளுக்கும் அதிகமானவர்கள் கலந்துகொண்டதாகத் தெரிவித்தார். தொடர்ந்தும் கருத்துத் தெரிவித்த அவர்: அரசியல் கட்சிகள் தமது பங்கை உறுதிப்படுத்துவதற்கும்,

ஜனாதிபதி முறை ஒழிக்கப்படும் வரை மோசடி நிறைந்த அரசியலை சிடுசெய்ய முடியாது. கடந்த அரசாங்கத்தின் காலத்திலும் சரி, இந்த அரசாங்கத்தின் ஆட்சியிலும் சரி மோசடியான அரசியல் செயற்பாடுகளை காணப்படுகின்றன. நிறைவேற்று அதிகாரம் இருக்கும்படி அதிகாரப் பரிசீலனாவுக்குச் செல்லவோ சிறுபான்மை மக்களின் உரிமைகளை உறுதிப்படுத்தவோ முடியாது. எனவே புதிதாக கொள்வனவு எந்திரப் பரீட்சைப்படும் அரசியலமைப்பின் நிறைவேற்று அதிகாரம் ஒழிக்கப்பட வேண்டும்.

அரசியல்வாதிகள் கடுமையாக வாழ்க்கை வாழ்ந்தாலும் சாதாரண

களின் வீதசாரம் தேர்தல் முறையில் உள்ளீடுகப்பட்டிருக்க வேண்டும். இதுண்டாகவே அவர்களின் உரிமைகளையும் வெல்ல முடியும். அடுத்தது, கயாநீன ஆணைக்குழுக்களின் செயற்பாடுகள் பலப்படுத்தப்பட வேண்டும். இது போன்ற முக்கிய ஐந்து விடயங்களை வலியுறுத்தியே இந்த கவனயீர்ப்புப் போராட்டத்தை நடத்தியுள்ளோம். இது ஆரம்பம் மாதிரியே, மாவட்ட நிலையில் விழிப்புணர்வு செயற்பாடுகளையும், தேசிய மட்டத்தில் இதுபோன்ற கவனயீர்ப்பு நடவடிக்கைகளையும் மேற்கொள்ள எதிர்பார்த்துள்ளோம்.

'கடந்த அரசாங்கத்தில் அங்கம் வகித்த கட்சியினர் தற்போது அரசியல்

7 August 2017, Page 9

கட்டுரை

கே.வாசு

தற்போதைய அரசு மைப்புச் சீர்திருத்த முயற்சியில் மக்களை— இளைஞர், யுவதிகளை— முழுமையான பங்காளிகளாக்கி அவர்களின் எதிர் பார்ப்பை நிறைவு செய்யும் அரசமைப்பு ஒன்றை உருவாக்கும் முயற்சிக்கு ஒத்துழைக்கும் விதத்தில் அந்த விடயத்தில் அதிக ஈடுபாட்டுடன் பங்களித்து வருகின்றது அன்புக்கும் நட்புக்குமான இளைஞர் வலையமைப்பு அறையொட்டிய கட்டுரை இது.

இலங்கையின் சுதந்திரத்திற்குப் பின் இந்த நாட்டில் மூன்று தசாப்த காலத்துக்கு மேலாகப் புரையோடிப் போயுள்ள இனப் பிரச்சினைக்குப் புதிய அரசமைப்பின் மூலம் நிரந்தரத் தீர்வு காணப்படும் என மைத்திரி - ரணில் கூட்டரசு தேர்தல் மேடைகளில் வாக்குறுதியளித்தது. இவற்றுடன் இந்த நாட்டில் நடைமுறையில் உள்ள நிறுவன அறையொட்டிய மூன்றாம் மைப்புச் சீர்திருத்தம் மூலம் தேர்தல் திருத்தத்தை மேற்கொள்ளுதல் என்பது தொடர்பாகவும் தேர்தல் மேடைகளில் பேசப்பட்டன. இதில் நடைமுறை அரசமைப்பின் 19 ஆவது திருத்தத்தின் உடனடி ஜனாதிபதியின் நிறுவன அறையொட்டிய சில குறைக்கப்பட்ட நடைமுறைப்படுத்தல் மூன்றில் இரண்டு பெரும்பான்மையுடன் நிறுவன அறையொட்டிய தேர்தல் திருத்தச் சட்டமூலத்தைக்



கூட தற்போதைய அரசமைப்பின் திருத்தச் சட்டத்தின் மூலம் நிறுவன அறையொட்டிய நடவடிக்கைகள் இடம்பெற்று வருகின்றன. ஆனால், இந்த நாட்டின் தேசிய இனப் பிரச்சினைத் தீர்வு என்பது கேள்விக்குறியாக வேயுள்ளது. ஆட்சியில் இருக்கும் இரு பிரதான கட்சிகளும் தமக்குத் தேவையான இரு விடயங்களையும் திருத்தச் சட்டத்தின் மூலம் நிறுவன அறையொட்டிய இனப்பிரச்சினைத் தீர்வுக்காக ஓர் அரசமைப்பு வரும் என்பது உத்தேசம். தென்னிலங்கையின் அரசு பிரதானிகளின் மாறுபட்ட கருத்துக்களும், பௌத்த மகாநாயக்கர்களின் கருத்துக்களும் அதனை வெளிப்படுத்துவனவாகவே அமைந்திருக்கின்றன. நல்லாட்சி எனக் கூறப்படும் இந்த நாட்டின் ஜனாதிபதி கூட மகாநாயக்கர்களின் கருத்துக்களை ஏற்றுக் கொண்டுள்ளமை போலவே அவரது செயற்பாடுகளும் கருத்துக்களும் அமைந்திருக்கின்றன.

புதிய அரசமைப்பு மக்களுக்குத் தெளிவில்லை உண்மையில் புதிய அரசமைப்பு தொடர்பில் மக்களுக்குத் தெளி



மக்கள் விருமபும் அரசமைப்பு எது?

வில்லாத நிலைமையே காணப்படுகின்றது. சிங்கள மக்கள் புதிய அரசமைப்புக்கு ஆதரவு இல்லை எனவும் பேசப்படுகிறது. ஆனால், மக்கள் மத்தியில் புதிய அரசமைப்பு குறித்தும் அதன் தேவை குறித்தும் எந்த அரசியல் கட்சியும் தெளிவுபடுத்தியதாகவுமில்லை. ஆக, தமிழ் அரசியல் கட்சிகளும் சரி, தென்னிலங்கையின் பெரும்பான்மையினத்தைப் பிரதிபலிக்கும் கட்சிகளும் சரி, இல்லாமை கட்சிகளும் சரி புதிய அரசமைப்பு தொடர்பில் மக்களுக்குத் தெளிவுபட்ட

வில்லாத நிலைமையே காணப்படுகின்றது. சிங்கள மக்கள் புதிய அரசமைப்பு தொடர்பான தெளிவில்லாத நிலைமையே காணப்படுகின்றது. இந்த நிலையில், இலங்கை முழுவதும் உள்ள இளைஞர், யுவதிகள் மற்றும் பொதுமக்களிடம் புதிய அரசமைப்பு தொடர்பில் கருத்தறிதல் மற்றும் தெளிவுபட்ட நடவடிக்கை ஒன்றை அன்புக்கும் நட்புக்குமான இளைஞர் வலையமைப்பு மேற்கொண்டிருக்கிறது. இதன் ஒரு கட்டமாக நாடு முழுவதும் 500 இற்கு மேற்பட்ட கூட்டங்களை கிராம மட்டங்களில் நடத்தியுள்ளது. இந்தக் கூட்டங்களில் தமிழ், சிங்களம், முஸ்லிம் என்ற வேறுபாடு இன்றி பத்தாயிரத்துக்கும் மேற்பட்டோர் கலந்து கொண்டு தமது கருத்துக்களைப் பதிவு செய்துள்ளனர். இதன்போது அந்த மக்களும் புதிய அரசமைப்பு தொடர்பில் ஆர்வம் உள்ளவர்களாகவே இருக்கின்றார்கள் என்பதை அறிந்து கொள்ள முடிந்தது. ஆனால், அவர்களிடம் புதிய அரசமைப்புத் தொடர்பான தெளிவான அறிவு, தெளிவான பார்வை, தெளிவான சிந்தனை காணப்படவில்லை.

மக்களுக்கு அரசியல் விழிப்புணர்வு இல்லை

மக்களுக்கு அரசியல் பேச விரும்பும் இருந்தது. ஆனால், அவர்களை வழி நடத்த ஒருவரும் இருக்கவில்லை. மக்களுக்கு அரசியல் விழிப்புணர்வு இல்லை. அவர்கள் ஆர்வமற்றவர்கள். அரசமைப்புப் பற்றி தெளிவில்லை. - என அரசம் சரி, அம் மக்களைப் பிரதிநிதித்துவப்படுத்தும் கட்சிகளும் சரி, அரசு சார்பற்ற நிறுவனங்களும் சரி, கூறிக் கொண்டார்களே தவிர அதனை

செவ்வாய்க்கிழமை 09
01.08.2017

மற்ற முன்வரவில்லை. அரசியல் வரதிகளுக்கு புதிய அரசமைப்பில் தமக்கு என்ன அதிகாரம் இருக்கிறது. தமது அதிகாரத்தை எப்படி கூட்ட முடியும் என்ற சிந்தனையே அதிக மானவர்களிடம் இருக்கிறதே தவிர, அதில் மக்களுக்கு என்ன நன்மை இருக்கிறது என்ற சிந்தனை அவர்களிடம் இல்லாத நிலையே காணப்படுகின்றது.

ஜனாதிபதியின் ஒரே ஆயுதம் நிறைவேற்று அதிகாரமே!

நிறைவேற்று அதிகார ஜனாதிபதி முறையின் அதிகாரத்தை முழுமையாக நீக்குவதற்கு ஜனாதிபதி கூட தற்போது விரும்புவதாகத் தெரியவில்லை. ஏனெனில், தென்னிலங்கையில் ஏற்பட்டுள்ள அரசியல் சூழல் நிலையில் சிறிலங்கா சுதந்திரக் கட்சியை கட்டுப்படுத்த அவர்களிடம் இருக்கும் ஒரே வலு இந்த நிறைவேற்று அதிகாரமே.

தேர்தல் காலங்களில் எல்லா இனமும், எல்லா மதமும் ஒரே மாநிலம் இருக்க வேண்டும் என இந்த நாட்டின் பிரதமர் ரணில் விக்கிரமசிங்க கூறி இருந்தார். ஆனால், தற்போது புதிய அரசமைப்பு பற்றி பேசும் நேரத்தில் புத்த மதத்துக்கான முன்னுரிமை பற்றி அவர் பேசுகிறார்.

தேர்தலின்போது இந்த நாட்டு மக்களுக்கு வழங்கிய வாக்குறுதி பற்றி யாரும் சிந்திப்பவர்களைத் தெரியவில்லை.

மறுபுறம் முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷ இந்த நாட்டின் அரசியல் அதிகாரத்தை மீளப்பெறாத தற்காக புதிய அரசமைப்பு நாட்டை



பிரிக்கிறது என்ற கருத்தை தென்னிலங்கையில் முன்வைத்து அதன் மூலம் மக்கள் மத்தியில் அரசியல் ஆதாயம் தேட முனைகிறார்.

நீண்ட காலமாகப் போருக்கு முகம் கொடுத்து அந்த போரால் பாதிக்கப்பட்ட தமிழ் மக்களைப் பிரதிநிதித்துவப்படுத்தும் தமிழ்த் தேசியக் கூட்டமைப்பைப் பொறுத்தவரை இந்த விடயத்தில் அவர்களும் காதிராமகப் பணியாற்றுவதாகத் தெரியவில்லை.

உண்மையில் தமிழ், சிங்களம், முஸ்லிம் மக்களுக்கு இந்த நாட்டில் இருக்கின்ற பிரச்சினைகள் தீர்க்கப்படும் ஒரு நல்லணக்கத்துக்கான அரசமைப்பு இல்லை என்ற ஒரு கவலை இருக்கிறது. அரசியல்வாதிகளின் அதிகாரத்தைக் கூட்டும் அரசமைப்புக்கு மக்கள் எதிராக இருக்கின்றார்கள். மக்கள் மத்தியில் இருந்து அவர் எது பிரச்சினைகளைத் தீர்க்கக் கூடிய அரசமைப்புக்கு அத்தர்ப்பும் எதிர்ப்பு இல்லை என்பதை கலந்துரையாடல்களில் தெரிவித்துள்ளனர்.

காணியப் பிரச்சினை

காணியப் பிரச்சினை என்பது வடக்குக்கு மட்டுமன்றி தென்பகுதி மற்றும் மலையகம் என எல்லாப் பகுதிகளிலும் உள்ளது.

குறிப்பாக சிவனொளிபாத மலையை அண்டியுள்ள சிறீபாகம பகுதியில் வாழும் மக்களுக்கும் காணியப் பிரச்சினை இருக்கிறது. (14 ஆம் பக்கம் பார்க்க...)

2017 අගෝස්තු මස 13 වැනි ඉරිදා

ඉරුදින

17

දිලීෂා අබේසුන්දර

“නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනතාව බලමුළු ගන්වයි”

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එමේ ප්‍රධානතම හේතුව වූයේ දෙමළ ජනතාවට දේශපාලන විකල්පවත් ලබා දීම ය. එහෙත් පසුගිය කාල වකවානුව තුළ ජනාධිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිවාදීන් දෙදෙනා බැඳුණු නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් එතරම් වුවමනාවකින් රජය කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. සිංහල බෞද්ධ නායකයින්ද නව ව්‍යවස්ථාවට එරෙහිව නැගී සිටින පක්ෂවාදීන් මතුව ඇත. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් නැතැයිද විධායක ජනාධිපති වූරය අහෙයි කිරීම තුළ රටේ ස්වේච්ඡාවෙන් හානි සිදු වෙතැයිද පවසමින් සිංහල ජනතාව අතර මතයක් ගොඩනගන්නටද සමත්වන්නේ උත්සාහ දරයි.

සිටු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමද නව ව්‍යවස්ථාවට එරෙහිව මතයක් ගෙන යමින් සිටියි. නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ පාර්ලිමේන්තුවය අඩු නිසා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජනතාවට විපක්ෂයට දකුණේ කැමති මතවාදයක් ගෙන යාම සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර දී සිටීම බටහිර දේශපාලනවේදීන්ට පත්වී තිබේ.

මිත්‍රත්වය හා සහයෝගීතාව සඳහා වූ තරුණ ජාලය (Afril) සංවිධානය සිංහල දෙමළ හා

මුස්ලිම් සිවිල් සංවිධාන සමඟ එක්ව ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් මැයෙන් යාපනයේදී සමුළුවක් පවත්වනු ලැබුවේ 2015 වසරේදීය. සිවිල් සමාජ සංවිධාන පහකට ආසන්න සංඛ්‍යාවක් එම සමුළුවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැගෙනහිරට එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය දෙමළ වළම විමුක්ති පෙරමුණ ආදී උතුරු නියෝජනය කරන පක්ෂ රැසක් එම සහභාගී වී සිටි අතර ජනතා විමුක්ති පෙරමුණෙන් නිවේදනයක් එවා තිබිණ. එම සමුළුවෙන් පසුව දෙමළ ජනතාව අතර සංකීර්ණව



අපේකම් පැවසූ මතයන් හමුවක්

අලුත් ව්‍යවස්ථාවකට මිනිසුන්ගේ විරුද්ධත්වයක් නැතැ

වාතක රුවන් විවිච්චි සෙවුන් පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය සංවිධායක



රත්නපුරේ ගම් පනදොළක විකර ජනතාව ව්‍යවස්ථාව ගැන දැනුවත් කිරීමේ කළා. රත්නපුරේ පවතින තත්ත්වය අනුව සමහර ගම්වල ජනතාව ව්‍යවස්ථාව ගැන දැනුවත් නැත. අපි කළ දැනුවත් කිරීමටදී සි ඒ අය දැනුවත් වූයේ. අලුතින් ව්‍යවස්ථාවක් එතරම් ඒ මිනිස්සුන්ගේ කිසිම විරුද්ධත්වයක් නැත.

මේ ව්‍යවස්ථාවෙන් එම වෙදකරුවා සියලු එක වෙන්ගෙන නැතැ කියන එක මවුන් කිව්වා.

තරුණ තරුණියෝ වැඩිපිරියෝ සියල්ලෝම අධිනිවාසිතවී දිනාගන්න නම් නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියාලයි. මිනිස්සුන්ගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. සිවිලිතම මාසයක වගේ ගම්වල ඉහලත සිංහල බෞද්ධ ජනතාව. අවුරුදු 40 ක් විකර ගම්වල මිනිස්සු වාසය කරනවා. මවුනගේ ඉඩම්වලට මල් පුදු දීලා නැතැ. ඒවා හැම වෙලාවෙම රාශික විදිහට කමයි ගැසටි කරලා කිවුණේ. එවැනි ගැටලු සියල්ලටම ඉඩම්වල අධිසිය ව්‍යවස්ථාවෙන් ලබා දුන්නොත් මවුනට ඉඩම් මල් පුදු ලැබෙනවා.

බැඩවක් නොවන ආකාරයෙන් දේශපාලන විසඳුමකට යා යුතුය යන්න පිළිබඳව යන දෙමළ ජනතාව අතර ඇති වූ ප්‍රශ්න නැවත ඇති නොවන අන්දමින් දේශපාලන විසඳුමකට යා යුතුය යන මතය පෙරදැවී සිටිමින් මිත්‍රත්වය හා සහයෝගීතාව සඳහා වූ තරුණ ජාලය (Afril) සංවිධානය කටයුතු කළේය.

මිත්‍රත්වය හා සහයෝගීතාව සඳහා වූ තරුණ ජාලයේ (Afril) ක්‍රියාකාරී කමිටු සමාජික මිත්තු ද සිල්වා පැවසුවේ මේ මට්ටමේ ජනතාව අතරට ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් පිළිබඳව විධිමත් සංවාදයක් ඇති කිරීමට මෙම සංවාදය හරහා නැඟී වූ බවයි.

“නව ව්‍යවස්ථාවක් සම්මත කර



ගැනීමේදී ප්‍රධානියා වශයෙන් බිහිවන කාර්යාලය තුළින්ද යන්න පිළිබඳව දෙමළ දේශපාලන නායකයින් සමඟ මිත්‍රත්වය හා සහයෝගීතාව සඳහා වූ තරුණ

ජාලය (Afril) පුළුල් සංවාදයක් ගෙන යාමේදී මෙහි බිය කාරණය තමයි උතුරේ සමාජයට වැඩිය දකුණේ සමාජය දේශපාලන විසඳුමකට විරුද්ධ බවයි. එම

“නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේදී පුළුල් සංවාදයක් වශයෙන් බිහිවන කාර්යාලය තුළින්ද යන්න පිළිබඳව, දෙමළ දේශපාලන නායකයින් සමඟ මිත්‍රත්වය හා සහයෝගීතාව සඳහා වූ තරුණ ජාලය (Afril) පුළුල් සංවාදයක් ගෙන යාමේදී මෙහි බිය කාරණය තමයි උතුරේ සමාජයට, වැඩිය දකුණේ සමාජය දේශපාලන විසඳුමකට විරුද්ධ බවයි. එම නිසා දකුණේ සමාජය සමඟ යම් සංවාදයකට (හා යුතු බව) තීරණය කළා.

නිසා දකුණේ සමාජය යම් සංවාදයකට යා යුතු බව තීරණය කළා.

අපි ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක 22ක සිංහල මුස්ලිම් දෙමළ තරුණ තරුණියෝ 126 දෙනෙකු අපේ කණ්ඩායමේ ජාලය තුළින් තෝරා ගනු ලැබුවා. එම තරුණ පිරිසට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනට පවතින ක්‍රියාවලිය කුමක්ද යන කාරණා සම්බන්ධයෙන් දින පහක පමණ ක්‍රමලේඛ ලබා දුන්නා.

19 පිටුව...

ජනතා පාලනයක් උදෙසා ව්‍යවස්ථාවක්

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ජනතා සහයෝගය ප්‍රවර්ධනය කිරීම උදෙසා හරණයින් විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන

මහජන අදහස් හා යෝජනා



නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන්

ජනතා සහයෝගය ප්‍රවර්ධනය කිරීම උදෙසා තරුණයින් විසින් ක්‍රියාත්මක කරන ලද

“ජනතා පාලනයක් උදෙසා ව්‍යවස්ථාවක් ”
වැඩසටහන

මහජන අදහස් හා යෝජනා

විද්‍යුණ

“ ජනතා පාලනයක් උදෙසා ව්‍යවස්ථාවක් ”XVI

“ ජනතා පාලනයක් උදෙසා ව්‍යවස්ථාවක් ” වැඩසටහන තුළින් මතු වූ මහජන අදහස් හා යෝජනාXVIII

 යෝජනා අංක 01 - නව ව්‍යවස්ථාවක පාරදෘශ්‍යභාවය සහ සහ මහජන සහභාගීත්වයXIX

 යෝජනා අංක 02 - විධායක ජනාධිපති බලතලXX

 යෝජනා අංක 03 - සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන අයිතිවාසිකම්....XXI

 යෝජනා අංක 04 - බලය බෙදීම XXVI

 යෝජනා අංක 05 - ස්වාධීන කොමිෂන් සභා..... XXVII

 යෝජනා අංක 06 - මැතිවරණ ක්‍රමය XXVIII

චිත්‍රපටි තරුණ ජාලයXXIX

“ජනතා පාලනයක් උදෙසා ව්‍යවස්ථාවක් ”

2015 ජනාවාරි මාසයේදී ජනාධිපතිවරණයෙන් පසුව පිහිට පාලනයක අවසන් විමත් ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් වෙත යොමු වූ නව පාලන යන්ත්‍රණයක පිවිසීමයහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපගේ අපේක්ෂාවන් නංවාලිය. එකී වටපිටාව තුළ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය රජය විසින් ඉදිරියට ගෙන එන ලද අතර තරුණ කොටස් ලෙස යුක්තිමත් සමාජයක් උදෙසා වන ජන හිතකාමී ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තේරුම්ගත් අපි 2015 වසරේදී යාපනයේදී ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් සඳහා වන ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව සමුළුවක් පවත්වන ලද අතර ඒ සඳහා දේශපාලන පක්ෂ (එක්සත් ජාතික පක්ෂය දෙමළ සංඛ්‍යාතය ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දමිළ කොංග්‍රසය ජනතා විමුක්ති පෙරමුණ) සහභාගී වූ අතර විවිධ ජනවර්ගයන් නියෝජනය කරන්නා වූ සිවිල් සංවිධාන 45 ආසන්න සංඛ්‍යාවක් සහභාගී විය. මෙම සමුළුවේ යෝජනා අප විසින් මහජන අදහස් විමසීමේ කමිටුවට ඉදිරිපත් කළෙමු.

රජය විසින් මහජන අදහස් විමසීමෙන් ආරම්භ කරන ලද නව ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ ක්‍රියාවලිය පවතින දේශපාලන වටපිටාව අනුව දිගින් දිගමට ජාතිවාදී දේශපාලන කණ්ඩායම් වල අභියෝගයක් වනු අප දැටුවෙමු. පසුගිය වසරක කාලසීමාවක් ආපසු හැරී බැලූ අපට දිනෙන් දින නව ව්‍යවස්ථාවක් පිළිබඳව ජාතිවාදී දේශපාලන කණ්ඩායම් වල මතවාදයන් විශ්වාස කරමින් අළුත් ව්‍යවස්ථාවට එරෙහිව පෙළගැසෙමින් සිටින ජනතාව අප දැටුවෙමු. එහෙයින් ජනතාව අතර ගොස් අපේම සහෝදර සහෝදරියන් සමග අපේම මව්පියවරු සමග අපට අළුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයිද ? යන්න සහ අළුත් ව්‍යවස්ථාවෙන් ජනතාව ලෙස අප බලාපොරොත්තු වන දෑ පිළිබඳව සාකච්ඡා කළෙමු. මෙකී සාකච්ඡාවන් වලදී වර්තමාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය " නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නම් ඒ තුළින් තුළින් ජනතාව අපේක්ෂා කරන්නේ කුමක්ද සහ නව ව්‍යවස්ථාවක් රටට නුසුදුසු නම් ඒ ඇයිද යන්න පිළිබඳව සංවාදයට ලක් කරන ලදී. මෙකී සංවාදයන් 416 ක් යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුර, පොලොන්නරුව, නුවර, නුවරඑළිය, බදුල්ල, රත්නපුර, ගාල්ල , හම්බන්තොට, මාතලේ, මාතර යන දිස්ත්‍රික්ක වල පවත්වන ලද අතර ඒ සඳහා 5796 ජනතාවක් සහභාගී වී ඇත.

මෙකී සංවාදයන්ගේ දී දැක්වීමට ලැබුණු විශේෂ කාරණා වක් වන්නේ මෙකී සංවාදයන් සඳහා ජනතාව දක්වන උනන්දුවයි. එහෙත් බොහෝ ගම්බද ප්‍රදේශයන්හි ජනතාව නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් බවක් නොමැති අතර එහෙත් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් තුළ තම දායකත්වය ද නිබුය යුතුය යන්න විශ්වාස කරයි. ලංකාවේ ජනවාර්ගික අර්බුදයට පිළියමක් ලෙස දැට පෙර ගන්නා ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් වලදී මෙන්ම මෙවරද ජාතිනවාදී කණ්ඩායම් සිය ජාතිවාදී මතවාදයන් තුළින් ජනතාව මුලා කර ඇත. එහෙත් ලංකාවෙන් 80/ වඩා වැඩි ප්‍රමාණයක් වන ගම්බද ජනතාව ඔවුන් මුහුණදෙන්නා වූ දිගුකාලීන ප්‍රශ්නවලට විසඳුම් සොයා විඩාවට පත්ව ඇත. මෙකී ජනතාවගේ අවබෝධාත්මක සහයෝගය ලබාගැනීමට මහඟු ප්‍රවේශයක් වන්නේ ඔවුන්ගේ ගැටළු වලට නව ව්‍යවස්ථාවක් තුළින් විසඳුම් සොයා ගැනීමේ පසුබිම සකස් කිරීම තුළිනි.

මෙම සංවාදයන්හිදී ජනතාව විසින් දක්වන ලද අදහස් හා යෝජනා පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කරන ලෙස එකී ජනතාව ඉල්ලා සිටී අතර සිවිල් සමාජ සංවිධානයක් ලෙස මෙන්ම තරුණ ක්‍රියාකාරීන් ලෙස ජනතා අදහස් හා යෝජනා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානයට යොමු කිරීමත් එකී ජනතා හිතවාදී සහ රටේ යහපත වෙනුවෙන් වන ව්‍යවස්ථාවක් උදෙසා ජනතා සහයෝගයන් ශක්තිමත් කිරීමට “ජනතා පාලනයක් උදෙසා ව්‍යවස්ථාවක් ” වැඩසටහන තුළින් අප බලාපොරොත්තු වන්නෙමු.

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් තරුණයින් විසින් පවත්වන ලද මහජන අදහස් විමසීමේ සාකච්ඡා

ලිස්ත්‍රික්කය	මහජන හමු සංඛ්‍යාව	සහභාගිකරුවන්ගේ සංඛ්‍යාව
යාපනය	29	418
කිලිනොච්චිය	14	414
මන්නාරම	29	155
මුලතිව්	9	151
වව්නියාව	11	192
අම්පාර	32	269
ත්‍රිකුණාමලය	21	475
මඩකලපුව	36	463
අනුරාධපුර	23	77
මාතලේ	35	1292
නුවර	87	512
නුවරඑළිය	8	331
බදුල්ල	26	213
රත්නපුර	15	109
පොළොන්නරුව	15	197
ගාල්ල	7	89
මාතර	11	283
හම්බන්තොට	8	152
එකතුව	416	5792

**“ජනතා පාලනයක් උදෙසා ව්‍යවස්ථාවක්”
වැඩසටහන තුළින් මතු වූ මහජන අදහස් හා
යෝජනා**

යෝජනා අංක 01

නව ව්‍යවස්ථාවක පාරදෘශ්‍යභාවය සහ සහ මහජන සහභාගීත්වය

නව ව්‍යවස්ථාවක් තුළින් විවිධ ජනවර්ගයන් සතුව විවිධ අපේක්ෂාවන් ඇත. ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ජනතාව සතු මෙම අපේක්ෂාවන් විවිධ දේශපාලන මතධාරී කණ්ඩායම් සිය දේශපාලන බලය ශක්තිමත් කරගැනීමේදී උපයෝගී කර ගනිමින් සිටිති. දකුණේ මහින්ද රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණ සිංහල බහුතර ප්‍රජාවක් තුළ සිය සිංහල බෞද්ධ මනාවාදයන් සහ ඒකීය රටක් වෙනුවෙන් පෙනී සිටිමින් සිටිති. එමෙන්ම උතුරේ සමහරක් දේශපාලන කණ්ඩායම් සහ දේශපාලඥයින්ද ඒකීය රාජ්‍යකට එරෙහිව ජනතාව පෙළගස්වමින් සිටිති. කෙසේ නමුත් දකුණේ හෝ උතුරේ බහුතර ජනතාවක් නව ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ ක්‍රියාවලිය හෝ එහි අන්තර්ගතය පිළිබඳව පවතින දැනුවත් බව ඉතා අවමය. එමෙන්ම වත්මන් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට මහජන සහයෝගය දිනා ගැනීමට තරම් ප්‍රමාණවත් සිවිල් සමාජ හෝ දේශපාලන ක්‍රියාකාරීත්වයක් සමාජය තුළ ක්‍රියාත්මක නොවන අතරම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළදී ද ජනතාවගේ දැනුවත් බව මත පදනම් වූ සහයෝගයක් දිනාගැනීම සඳහා වන ශක්තිමත් පසුබිමක් නිර්මාණය වී නොමැත. කෙසේ වෙතත් දකුණේ ජන සමාජය තුළ රජය කෙරෙහි පැවති ජනප්‍රියතාවය දුෂණ චෝදනාවන් හේතුවෙන් අඩුවෙමින් පවතින අතර රජය රට බෙදීමේ උත්සහයක නිරතවන බව ජනතාව ඒත්තු ගැන්වීමට පටන් ගෙන ඇත. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීද උතුරු නැගෙනහිර ජනතාව වෙත වූ පොරොන්දු තවමත් සම්පූර්ණයෙන් ඉටු වී නොමැති වටපිටාවක උතුරේ ජනතාව තුළද වත්මන් ජනාධිපතිවරයා සහ රජය පිළිබඳ අවිශ්වාසයන් ගොඩනැගෙමින් පවතී. එහෙයින් නව ව්‍යවස්ථා ක්‍රියාවලියට රටේ සියළුම ප්‍රජාවන්ගේ සහයෝගය දිනා ගැනීමේ අවශ්‍යතාවයක් වර්ධනය වෙමින් පවතින අතර ඒ උදෙසා

1:1 නව ව්‍යවස්ථාවකට ජනතා සහභාගීත්වය වර්ධනය උදෙසා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සත්‍ය තොරතුරු හුවමාරු වීමේ කාර්යක්ෂම යාන්ත්‍රණයක් ජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර නිර්මාණය කළ යුතු යැයි යෝජනා කරන්නෙමු. මේ හරහා ජනතාව තුළ පවතින්නා වූ සැකයන් දුරු කිරීමටද ජනතා අපේක්ෂාවන් ඉටු කරගැනීමට නව ව්‍යවස්ථාවක් තුළින් ඇති ඉඩකඩ පිළිබඳව පුළුල් දැනුවත් බවක් ජනතාව තුළ ඇති කළ යුතු වන්නේය.

1:2 මේ සඳහා දේශපාලන" සිවිල් සමාජ සහ ආගමික සංවිධානයන් ඒකාබද්ධව ජනතාව ආමන්ත්‍රණය කිරීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

යෝජනා අංක 02

විධායක ජනාධිපති බලතල

විධායක ජනාධිපතිධුරය අහෝසිකරන බව ශ්‍රී ලංකාවේ බොහෝ ජනාධිපතිවරණයන්හි ප්‍රධාන පොරොන්දුවක් ලෙස තිබූ බව ජනතාවගේ මතකයෙහි ඇත. එමෙන්ම ලංකාවේ විධායක ජනාධිපතිවරුන් සිය බලය හැසිරවීමේදී සිය බලය රැකගැනීම උදෙසා ගන්නා ලබන්නා වූ තීන්දු තීරණ වලින් ජනතාවට බරපතල හානි ගෙන දී ඇත. ජනතාවගේ ඡන්ද අයිතිය අහියෝගයට ලක් කිරීම, සෑම ජනාධිපතිවරණයකින්ම පසුව ජනතාවගේ ඡන්ද අයිතියට අවතක්සේරු කිරීම, සංස්කෘතික උරුමයන් විනාශ කිරීම, සමූහ ජන ඝාතනයන්, මානව හිමිකම් උල්ලංඝනයන් යන කාරණා වලට විධායක ජනාධිපතිධුරයේ බලතල උපයෝගීකර ගත් බව උතුරු නැගෙනහිර ජනතාව විශ්වස කරති. එමෙන්ම ස්වාභාවික සම්පත් හානිය (උදාහරණයක් ලෙස උමා ඔය ව්‍යාපෘතිය), ස්වාභාවික ව්‍යසනයන් නිර්මාණය කිරීම, සමාජ ප්‍රවණ්ඩත්වය සහ සමාජ විරෝධී කටයුතු, දූෂණ අක්‍රමිකතා, අයුක්තිය සමාජ ගත කිරීම සහ මහජන නිදහස සීමා කිරීම උදෙසා විධායක ජනාධිපතිධුරයේ බලතල උපයෝගී කරගත් බවට දකුණේ බහුතර ප්‍රජාවක් විශ්වාස කරති. මෙවන් වටපිටාවක් තුළ ජනතා සේවයකට වඩා ජනතාවට හානි ගෙන දෙන දිගුකාලීන සමාජ ව්‍යසනයන් නිර්මාණය කිරීම උදෙසා විධායක බලතල උපයෝගී කරගත් බව ජනතාව විශ්වාස කරති. එහෙයින් විධායක ජනාධිපති බලතල සම්බන්ධයෙන් පුළුල් ජනතා විරෝධයක් ඇති අතර එයට එක් හේතුවක් වන්නේ සෑම මැතිවරණ ව්‍යාපාරයක් තුළින්ම සියළුම දේශපාලන පක්ෂ වල චේදිකාවල ජනාධිපතිවරුන්ගේ අකටයුතුකම් සහ බලය අවහා විනය සමාජ ගත කිරීමය. කෙසේ වෙතත් රට නොබෙදී යාමට විධායක ජනාධිපතිධුරයේ අවශ්‍යතාවය බොහෝ දේශපාලන කණ්ඩායම් වල මතය බවට පත් වී ඇත. බලය උදෙසා රටට සහ සමාජයට දිගු කාලීනව පවත්නා වූ සමාජ ව්‍යසනයන් මෙන්ම ජනතා බෙදීමේ ඇති කළ තනතුරක් සහ එහි බලය එකී සමාජයේ වෙනසක් සඳහා උපයෝගී කරගත හැකියැයි ජනතාව තුළ විශ්වාසයක් නොමැත්තේය. එහෙයින්,

- 2:1 විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුය.
- 2:2 ජනාධිපතිවරයාට අමාත්‍යධුරයන් දැරිය නොහැකි විය යුතුය.
- 2:3 ජනාධිපතිවරයාට එරෙහිව යම් චෝදනාවක් වේ නම් එය විමර්ශනය කිරීමේ බලතල පාර්ලිමේන්තුව සතු විය යුතුය.

යෝජනා අංක 03

සමාජ" ආර්ථික" සංස්කෘතික සහ දේශපාලන අයිතිවාසිකම්

දශක ගණනාවක් පුරාවට ඇදී ගිය ජනවාර්ගික අර්බුදය සහ ගැටුම් ද ශ්‍රී ලංකාවේ දැමූ දේශපාලන යාන්ත්‍රණයද ජනතාවට සමාජ" ආර්ථික" සංස්කෘතික සහ දේශපාලන යන අයිතිවාසිකම් අභියෝගයට ලක් කොට ඇත.. දේශපාලඥයින් සිය බලය උදෙසා ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීම මෙන්ම ජනතාව තමන්ගේ බලය යටතේ යැපෙන්නන් බවට පත් කෙරීන්. ජනවාර්ගික අර්බුදය තුළදී රටේ සුළුතර ජන කණ්ඩායම් වල අයිතිවාසිකම් බරපතල ලෙස අභියෝගයට ලක් වූ අතරම බහුතර සිංහල ජනතාවගේ අයිතිවාසිකම්ද දැමූ දේශපාලන සංස්කෘතිය තුළ අභියෝගයකට ලක් විය. මෙකී වටපිටාව තුළ දේශපාලන, හමුදා හෝ වෙන් අකටයුතු බලපෑම් වලින් තොරව ශ්‍රී ලාංකික පුරවැසියන්ට සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය විය යුත්තේය. එමෙන්ම කිසිදු පුද්ගලයකුට හෝ ප්‍රජාවකට එරෙහිව දේශපාලන හෝ රාජ්‍ය අධිකාරිය තුළින් සිදුවන අයිතිවාසිකම් කඩවීම් අවම කිරීම සඳහා ප්‍රතිපාදනයන් නිර්මාණය විය යුත්තේය.

3:1 නිවාස සහ ඉඩම්

ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙහි ප්‍රධාන කොටස්කරුවන් වන වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම පිළිබඳව දේශපාලන පොරොන්දු තිබුණද තවමත් රජයෙන් ලබා දෙන ඉඩම් වල අයිතිය වංචනික ලෙස උපයෝගීකරගැනීමට දේශපාලඥයින්ද සමාගම්ද සමත් වී ඇත. එකී ජනතාවගේ ඉඩම් වල අයිතිය සමගම විසින් දේශපාලන සහයද ඇතිව ලබා නොදෙන්නේ කුලී කම්කරු සේවයේ බලහත්කාරයෙන් තබා ගැනීමටය. එමෙන්ම යුද්ධය පැවතිදා වූ ප්‍රදේශවල ජීවත්වන සියළු ජනවර්ගයන්ගේ ද ඉඩම් අයිතීන් හමුදාමය මැතිහත්වීම් තුළ සහ දේශපාලන මැදිහත්වීම් තුළ අභියෝගකට ලක් කොට ඇත. තවද විවිධ සංවර්ධන ව්‍යාපෘති උදෙසා ජනතාවගේ ඉඩම් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් හෝ සාධාරණ වන්දියක් නොගෙවා ලබාගැනීමට පසුගිය දශක කිහිපයෙහි බොහෝ උදාහරණ ඇත. ජනතාවගේ ඉඩම් අයිතිය දේශපාලඥයින්ගේ සටන් පාඨයක් බවට පත්ව ඇති අතර මේ හේතුවෙන්ම සමාජයේ විවිධ ජනවර්ගයන් තුළ ගැටුම් සහ අවිභව්‍යයන්ද ගොඩනැගී ඇත. එහෙයින්

3:1:1 ශ්‍රී ලාංකීය පුරවැසියකු සතු ඉඩම් සහ දේපළ අයිතිය තහවුරු කළ යුතු අතර සංවර්ධන හෝ ආරක්ෂක කටයුතු සඳහා අදාළ දේපළ වෙළඳපොළ වටිනාකමක් ගෙවීමෙන් තොරව අත්පත් කරගැනීම නොකළ යුතුය. එවන් ඉඩම් නීත්‍යනුකූල ලෙස අත්පත් කරගැනීමක් සඳහා වන බලය පැවරූ අධිකාරිය හැර වෙනත් කිසිවෙකුට අදාළ ඉඩම් පවරාගැනීම කළ නොහැකි විය යුතුය.

ස්වාභාවික ව්‍යසනයන්හිදී ජනතාවගේ නිවාස හානි වූ අවස්ථා මෙන්ම යුදමය කාලසීමාව තුළදී ද බොහෝ ජනතාවකගේ නිවාස අහිමි විය. මෙලෙස පොදු විපතකදී නිවාස අහිමි වීම මෙන්ම රජය පුද්ගලයෙකු හෝ ප්‍රජාවක් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයන් හේතු කොට ගෙන නිතාමතාම තම නිවාස විනාශකළ බව සිතන්නා වූ ජනතාව බෝහෝය. මෙලෙස නිවාස අහිමිවූ සහ නිවාස නොමැති ජනතාවට නිවාස සැපයීමේ ව්‍යාපෘති දේශපාලන බලය තහවුරුකරගැනීම සහ ඡන්ද පදනම වෙනස්කිරීම සඳහා ද උපයෝගී කතරගන්නා බව නොරහසකි. තවද ස්වාභාවික සම්පත්වලට හානි වන ආකාරයෙන් දේශපාලන අරමුණු පෙරදැරිකරගෙන කොට ඉදි කොට ඇති නිවාස ව්‍යාපෘතීන් ද වෙති. සියළු ආකාරයේ නැවත පදිංචිකිරීම් හෝ නිවාස නොමැති ජනතාවට නිවාස ලබාදීමේදී තමන් දරන දේශපාලන මතය අනුව වෙනස්කොට සැලකීමිවලට භාජනය වන බව ජනතාව විශ්වාස කරති. එහෙයින්

3:1:1 ශ්‍රී ලාංකීය පුරවැසියකුට ප්‍රමාණවත් නිවසක් හෝ ඉඳුම් හිටුම් ලැබීමට අයිතියක් තිබිය යුතුය. එලෙසම ව්‍යසනයකදී නිවසක් ආරක්‍ෂාවීම සඳහා වන ආරක්‍ෂාකාරී පසුබිමක් නිර්මාණය කිරීමට වගකීමක් රජයට ඇත්තා සේම ගැටුම් තත්ත්වයකදී පුරවැසියකු හිමිකමක් දරන නිවසක් හිතාමතා හානි කිරීමට ඉඩ ලබා නොදීමට වගකීමක් රජයට තිබිය යුතුය. පුරවැසියකු නිවසක් දැරීමට සුදුසුවන නිර්ණායකයන් අදාළ අධිකාරියක් විසින් ප්‍රකාශයට පත් කොට ඇති අවස්ථාවක දේශපාලන මතය හේතුකොටගෙන හෝ වෙනත් කිසිදු තත්ත්වක් මත වෙනස්කොට සැලකීමක් නොකළ යුතුය.

3:2 රැකියා සහ ජීවනෝපායන්

ලංකාවේ තරණ පරපුර සිය රැකියා ලබාගැනීම සඳහා දේශපාලඥයින්ගේ උපකාර ලබාගැනීම සංස්කෘතියක් බවට පත්ව ඇත. මෙවන් වටපිටාවක් තුළ කෙනෙකුදරන දේශපාලන මතය මත බොහෝ තරණ කොටස් වෙනස්කොට සැලකීම් වලට භාජනය වේ. වර්තමාන සංවර්ධන ව්‍යාපෘති සහ ඉඩම් පවරාගැනීම් ජනතාවගේ ජීවනෝපායන් සඳහා සෘජු බලපෑම් එල්ල කොට ඇත. එමෙන්ම වතුකරයේ ජනතාවගේ කම්කරු වෘත්තිය තුළ ඔවුන්ට නිසි වැටුප් නොගෙවීම සහ ශ්‍රමය සුරාකෑමට ලක්කෙරෙමින් ඇත. විදේශගත රැකියා ක්‍ෂේත්‍රය තුළදී මිනිස් ජාවාරම සහ වහල් සේවයේ යෙදවීම වර්තමානයේ වර්ධනය වෙමින් පවතින ප්‍රවණතාවයකි.

3:2:1 ශ්‍රී ලාංකීය පුරවැසියකුටම උචිත රැකියාවක නිරතවීමට මෙන්ම ශ්‍රම සුරාකෑමකට ලක් නොවීමට, වහල්භාවයේ නොයෙදවීමට සහ පුද්ගල ජාවාරමට ලක් නොවීමට අයිතියක් තිබිය යුත්තේය.

3:3 සමාජ සුඛසාධනය

සමෘද්ධි" හැවන පදිංචිකිරීමේ ව්‍යාපෘති සහ වෙනත් සහනාධාර බෙදාහැරීමේ කටයුතු වලදී දේශපාලන මැදිහත්වීම සහ ඡන්ද පදනම ඉලක්කකරගත් සහනාධාර බෙදාහැරීමේ කටයුතු හේතුවෙන් සැබෑ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට අදාළ සමාජ සුඛසාධනයන් අහිමි වී යන අතරම මහජන මුදල් දේශපාලන හෝ පුද්ගලික පරමාර්ථයන්ට උපයෝගීකර ගැනීමට ඉඩ කඩ ලැබේ. එහෙයින්

3:3:1 සමාජ සුඛසාධන ප්‍රතිලාභයන් සඳහා තෝරාගැනීමේ නිර්ණායකයන් සම්පූර්ණ කලා වූ ශ්‍රී ලාංකීය පුරවැසියකුට දේශපාලන" ජාති,ආගම් හෝ කුල යන කිසිදු පදනමක් යටතේ වෙනස් කොට සැලකීමකින් තොරව ප්‍රතිලාභයන් වෙත ප්‍රවේශවීමේ හැකියාව තිබිය යුතුය.

3:4 ආගමික නිදහස

ශ්‍රී ලාංකීය බෞද්ධ පුරවැසියන් තුළ සිය ආගම අභියෝගයකට ලක්ව ඇතිය යන්න ආකල්පයක් සමාජගත වී ඇත. මෙකී ආකල්පය දේශපාලන වශයෙන්ද ව්‍යාපාරික ක්‍ෂේත්‍රය තුළින්ද අවහාවිතා කොට බෞද්ධ ජන සමාජය අනෙකුත් ආගම් වලට එරෙහිව පෙළඹවීමේ උත්සහයක ප්‍රතිඵලයක් ලෙස රටේ අනෙකුත් ආගමික කණ්ඩායම් සමග අනවබෝධයක් සහ අවිශ්වාසයක් ගොඩනැගී ඇත. මෙවන් වටපිටාවක් තුළ සුළුතර ආගමික කණ්ඩායම් වලට එරෙහිව එල්ලවන ප්‍රහාරයන්ගේ වර්ධනයක් දකින්නට ලැබෙන අතර බෞද්ධ හැර අනෙකුත් ආගමික කණ්ඩායම් වල ආගමික නිදහසට බාධා එල්ල වී ඇත. එහෙයින්

3:4:1 සෑම ශ්‍රී ලාංකීය පුරවැසියකුටම තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහසක් තිබිය යුතුය.

3:4:2 සෑම ආගමකටම අවශ්‍ය සුරක්‍ෂිතභාවය තහවුරු කිරීම රජයේ වගකීමක් විය යුත්තේය.

3:4 පුරවැසිභාවය

දශක ගණනක යුද්ධය හේතුවෙන් රට හැර සරනාගතයින් ලෙස විදේශගතවුවන් ලක්ෂ සංඛ්‍යාවකි. යුද ගැසුම් වසානයන් සමග මෙකී ජනතාවට නැවත සිය රටට පැමිණීම සහ පුරවැසිභාවය ලබාගැනීම අධික වියදම් සහිත කාර්යයක් වී ඇත. දශක ගණනක් සරනාගතයින් ලෙස ඉන්දියාවේ සිටි පවුල් වල උපත ලද දරුවන්ට සිය පුරවැසිභාවය ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ නොමැත. එකී දරුවන්ට ද පුරවැසිභාවය ලබාගැනීම අධික මුදලක් වැය කිරීමට සිදුව ඇත. එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් ද මීට සමාන ගැටලුවකට මුහුණ දී සිටි විදේශගතවීමෙන් පසු අතවරයකට ලක්වීමෙන් හෝ විදේශයේ සේවයේ නිරතව සිටියදී සිදු වූ දරු උපතකදී එකී දරුවන්ට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගැනීම අපහසුකාර්යයක් වී ඇත. එහෙයින්

3:4:1 විදේශ සේවයෙහි නිරතවී සිටි ශ්‍රමිකයින්ට විදේශයකදී උපතලද දරුවන්ට දැනටමත් තත්ත්වයකදී සරනාගතයින් ලෙස හෝ දේශපාලන රැකවරණ පතා විදෙස්ගත වී ඇති පුරවැසියකුට හෝ ඔවුන්ගේ දරුවන්ට ඕනෑම කාල පරාසයක් තුළ නැවත සිය රටට පැමිණී වීට පුරවැසිභාවය ලබාගැනීමට අයිතිවාසිකමක් තිබිය යුත්තේය.

3:5 භාෂාව

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් වල දැමිල භාෂාව භාවිතා කරන ජනතාව සිය දෛනික කටයුතුවලදී පරිපාලන යාන්ත්‍රණය තුළදී, අධිකරණ යාන්ත්‍රණය තුළදී සිය භාෂාව භාවිතා කළ නොහැකිව වෙනස්කොට සැලකීම වලට භාජනය වන අතර මෙම තත්ත්වය රාජ්‍ය යාන්ත්‍රණය සහ පුරවැසියන් අතර සන්නිවේදන දුරස්ථවීමක් සහ රාජ්‍ය යාන්ත්‍රණය සහ යුක්තිය පසඳලීමේ යාන්ත්‍රණය පිලිබඳව ජනතාව තුළ අවිශ්වාසයක් ගොඩනගා ඇත. එහෙයින්

3:5:1 පරිපාලන හෝ අධිකරණ ක්‍රියාදාමයකදී සිය භාෂාවෙන් සේවා ලබාගැනීම සඳහා ජනතාවට අයිතිවාසිකමක් තිබිය යුත්තේය.

3:5:2 පරිපාලන හෝ අධිකරණ ක්‍රියාදාමයකදී සිය භාෂාවෙන් තොරතුරු සඳහා ප්‍රවේශවීමේ සහ ලිපි ගනුදෙනු කිරීමේ අයිතිය ජනතාව සතු විය යුතුය.

3:5:3 පරිපාලන හෝ අධිකරණ ක්‍රියාදාමයන්ගේදී සිය භාෂාව භාවිතය සඳහා පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කිරීමේ වගකීම රජය සතුය.

3:6 නිසංනයට, මානුෂීය අපරාධයන්ට සහ අතුරුදහන්කරවීමකට භාජනය නොවීම

ශ්‍රී ලංකාවේ දකුණේ මෙන්ම උතුරේ පැවති ගැටුම් වලදීද අති විශාල දරුවන්ද තරණයින්ද වැඩිහිටියන්ද අමානුෂික හිංසනයන්ට, ඝාතනයට හෝ අතුරුදහන්කිරීමට ලක්ව ඇත. මෙකී මානුෂීය අපරාධයන් දේශපාලන පරමාර්ථයන් මුදුන් පමුණුවාගැනීම උදෙසා ගන්නා ලද ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලයන් ලෙස ජනතාව විශ්වාස කරති. එමෙන්ම මෙකී අපරාධයන් සාධාරණ යුක්තිය පසඳලීමේ යාන්ත්‍රණයක් තුළ විමර්ශනයන් කිරීමට සියළු රජයන් අපොහොසත් වී ඇත. එහෙයින්

3:6:1 රටේ ඕනෑම පුරවැසියකුගේ අමානුෂික වද බන්ධන වලින්, අතුරුදහන්වීමෙන් හෝ සිය ජීවිතයට අපරාධයක් නොවී නිදහස් ව පීවත් වීමට අයිතියක් තිබිය යුතුය.

3:6:2 ජනතාවගේ නිදහස් ජීවන රටාවට බාධාවක් වන ආකාරයේ හෝ වද බන්ධනයන්ට, අතුරුදහන්කරවීම් වලට අනුබල දෙන්නා හෝ පසුබිම නිර්මාණය කරන්නා වූ නීතිමට ප්‍රතිපාදනයන් පැණවීම කළ නොහැකි විය යුතුය.

3:6:3 මානුෂීය අපරාධයන්ට සහ වද බන්ධනයන්ට එරෙහිව දේශීය යුක්තිය පසඳලීමේ යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට රජයට වගකීමක් ඇත්තේය.

3:7 අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සහ නිදහස් ලෙස රැස්වීමේ අයිතිය

පැවතියා වූ යුද ගැටුම්කාරී වාතාවරණය තුළදී මෙන්ම අන්‍ය දේශපාලන මත දරන්නන් මර්දනය උදෙසා ද රාජ්‍ය යාන්ත්‍රණයන් විසින් අදහස් ප්‍රකාශ කිරීමේ සහ සමාගමයේ නිදහස සීමා කොට ඇත. කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අනාගත සමාජ වටපිටාවක අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමට නම් වර්තමාන ජන සමාජයට නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ සහ සමාගමයේ නිදහස තිබිය යුතුය. විශේෂයෙන් උතුරු නැගෙනහිර යුද ප්‍රදේශයන්හි තරුණ පරම්පරාවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් පුරුදු පුහුණු වී ප්‍රජාතන්ත්‍රවාදී සමාජ යාන්ත්‍රණයක් සමග මුසුවීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කර යුතුව ඇත්තේය. එහෙත් වර්තමානයේදී අදහස් ප්‍රකාශකිරීමේ සහ සමාගමයේ නිදහසට හමුදා අංශයන්ගෙන් ඵල්ලවන්නා වූ බාධකයන් නැවතී නොමැත. එමෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයන් නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් රජය සතු විය යුතුය. සම්පත් සහ අවස්ථාවන් වලට ප්‍රවේශවීමට බාධක පමුණුවන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයන් පාලනය කරන්නා වූ රාජ්‍ය යාන්ත්‍රණයන් වල රෙගුලාසි මත පුරවැසියන්ට ඇති සමාගමයේ නිදහස බුක්තිවිඳීමට බාධක නිර්මාණය කොට ඇත.

එහෙයින්

3:7:1 නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමී සමාගමයේ නිදහස සඳහා වූ අයිතිවාසිකම තහවුරු කිරීම රජයේ වගකීමක් විය යුතුය. එලෙසම ආරක්ෂක අංශයන්ට හෝ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයන්ට සාමකාමී සමාගමයේ නිදහස බාධා වන අයුරින් කටයුතු කළ නොහැකි විය යුතුය.

3:7:2 සම්පත් සඳහා ප්‍රවේශවීමට පුරවැසියන්ට සහ සිවිල් ක්‍රියාකාරීත්වයන්ට සමාන අයිතිවාසිකමක් තිබිය යුතු අතර කිසිදු පාලන අධිකාරියක ක්‍රියාකාරීත්වයක් තුළ සම්පත් සඳහා ප්‍රවේශවීමේදී පුරවැසියන්ට සහ සිවිල් ක්‍රියාකාරීත්වයන්ට වෙනස් කොට සැලකීමක් සිදු නොවිය යුතුය.

3:8 අධ්‍යාපනය

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළදී සිය මව් භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමේ අයිතිවාසිකම අහිමිවන වතුකරයේ දරුවෝ බොහෝ වෙති. එමෙන්ම සාමාන්‍ය පෙළ අධ්‍යාපනයෙන් පසුව උසස් පෙළ අධ්‍යාපනය හදාරන්නට නොහැකිවන දරුවෝ බොහෝය. තවද උසස් පෙළ අධ්‍යාපනයෙන් බැහැරව විශ්ව විද්‍යාල අධ්‍යාපනය අහිමි දරුවෝ බොහෝය. රටේ බහුතරයක් දරුවන් සිය අධ්‍යාපනයේ කඩින් කඩ සමාජයේ හවුභරණක් නොමැති කොට්ඨාශයක් බවට පත් කොට ඇත.

එහෙයින්

3:8:1 වයස අවුරුදු 18 දක්වා දරුවන්ට සිය මව් භාෂාවෙන් පාසල් අධ්‍යාපනය හැදෑරීමට අයිතිවාසිකමක් තිබිය යුතුය.

3:8:2 රජයේ සහ පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයන් තුළ උසස් අධ්‍යාපන අවස්ථා සෑම දරුවකුටම නිර්මාණය කිරීමේ වගකීමක් රජය සතු විය යුතුය. එමෙන්ම ගුණාත්මක සහ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආදායම් තත්ත්වයන්ට ගැලපෙන්නා වූ පෞද්ගලික අධ්‍යාපන යාන්ත්‍රණයක් පවත්වාගෙන යාමට රජයට වගකීමක් ඇත්තේය.

3:9 පාරිසරික සම්පත්

රටේ පාරිසරික සම්පත් දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමේ පරමාර්ථයෙන් අවහාචිතා කළ අවස්ථාවන් බොහෝය. වර්තමානයේ උමා ඔය ව්‍යාපෘතිය සහ විල්පත්තු වන විනාශයන් මේවාට කදිම නිදසුන්ට. එමෙන්ම ස්වාභාවික ව්‍යසනයන්ගෙන් තොර ආරක්ෂිත ජීවන රටාවකට බලපෑම් වන ආකාරයේ පාරිසරික සම්පත් විනාශයන් ද වලක්වාගැනීමට රජයන් අපොහොසත් වී ඇත. කර්මාන්ත සහ විදේශීය ආයෝජනයන් වලදී රටේ ස්වාභාවික සම්පත් වලට හානි නොවන ආකාරයේ ආරක්ෂණ වැඩපිළිවලක් ක්‍රියාත්මක නොකිරීම නිසා අගතියට පත් ජනතාව බොහෝය. එහෙයින්

3:9:1 රටේ පාරිසරික සම්පත් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය සහ පුරවැසියන් යන දෙපාර්ශවයටම අයිතිවාසිකමක් ඇත. එමෙන්ම සංවර්ධන හෝ කර්මාන්ත ව්‍යාපෘති වලදී ජනතාවට පාරිසරික හානි තුළ විපතක් නොවන ලෙස ක්‍රියාත්මක කිරීමට රජයට වගකීමක් ඇත්තේය.

යෝජනා අංක 04 බලය බෙදීම

බලය බෙදීම පිළිබඳව දකුණේ සහ උතුරේ මෙන්ම මුස්ලිම් ජනතාව තුළද එකිනෙකට පරස්පර අපේක්ෂාවන් ඇත. දකුණේ රට බෙදීමට එරෙහිව ජනතා මතවාදයන් ගොඩනැගෙමින් ඇති අතර උතුරේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් මතවාදයන් ශක්තිමත් කෙරෙමින් ඇත. කොසේ නමුත් ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීමෙහිලා පැවති සියළු රජයන් බලය බෙදාහැරීමේ මූලධර්මයෙහි පදනම්ව කටයුතු කළද බලය බෙදාහැරීම තුළ එක්සත් රටක් ගොඩනැගීම පිළිබඳව බහුතර සිංහල ප්‍රජාව තුළ අවිශ්වාසයක් ගොඩනැගී ඇත. බහුතර සිංහල ප්‍රජාව තුළ මෙන්ම සුළු ජනවර්ගයන් තුළද ඇති බලය බෙදීම පිළිබඳ අනවබෝධයන් ද අවිශ්වාසයන්ද තුරන් කොට සියළු ජන වර්ගයන්ගේ අයිතිවාසිකම් තහවුරු වන්නා වූ පාලන ක්‍රමයක් ඇති කිරීම නැවත ජනවාර්ගික ගැටුමක් ඇති වනු වැළැක්වීම සඳහා ඉතා වැදගත් වනු ඇත.

බහුතර සිංහල ප්‍රජාව සිය දේශීය අනන්‍යතාවයන් පිළිබඳ රැකගැනීම පිළිබඳ බියකින් පෙළෙන්නා සේම අනෙකුත් සුළුතර ජන කණ්ඩායම් සිය අනන්‍යතාවයන් අභියෝගයකට ලක් වූ පසුබිමක ජීවත් වෙති. එහෙයින් එක්සත් රටක් ගොඩනැගීම සඳහා තීරණාත්මක දේශපාලන තීරණයන් නීති සම්පාදකයින් විසින් ගත යුතු අතර ඒ සඳහා පුළුල් දැනුවත් ජන සමාජයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය සාධකක් බවට පත්ව ඇත. එහෙත් නැවත නැවතත් බහුතර සිංහල ජන්ද පදනම ඉලක්ක කොට ගෙන පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා බහුතර සිංහල සමාජය නොමගයවීම තව තවත් ජාතීන් අතර අවිශ්වාසය සහ දුරස්ථභව වැඩිකරන්නක් බවට පත්ව ඇත. එහෙයින්

4:1 බලය බෙදාහැරීමේ ඒකකය පළාත විය යුතු අතර ශ්‍රී ලංකාව පළාත් ඒකකයන්ගෙන් සමන්විත එක්සත් රාජ්‍යයක් විය යුතුය.

4:2 උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම එකී පළාත් වල ජනතාවගේ කැමැත්ත අනුව තීරණය කළ යුතුය.

4:3 පළාත් සභා වෙත මූල්‍ය, ඉඩම්, නීතිය හා සාමය සහ පරිපාලන බලතල ලබා දිය යුතුය.

යෝජනා අංක 05 ස්වාධීන කොමිෂන් සභා

ස්වාධීන කොමිෂන් සභා තුළින් ජනතාවට යුක්තිමත් සහ සාධාරණ සමාජයක් වෙත පාලමක් නිර්මාණය වනු ඇතැයි ජනතාව විශ්වාස කොට ඇති අතර එහෙත් කෙමෙන් කෙමෙන් ස්වාධීන කොමිෂන් සභා වෙත ඇති දේශපාලන මැදිහත්වීම් සහ අකාර්යක්ෂමතාවය ජනතාවගේ අපේක්ෂාවන් අහිමි කොට ඇත. දහස් ගණනක් වූ මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් විඳි වින්දිතයින් ට යුක්තිය බලාපොරොත්තුවෙන් අවුරුදු ගණන් බලා සිටී. දූෂණ අක්‍රමිකතාවලට අයුක්තිසහගත පරිපාලන සහ අධිකරණ ක්‍රියාවලීන්ට වගකිව යුත්තෝ නිදැල්ලේය. එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයන් ගැන ජනතාව තුළ විශ්වාසයක් නොමැත. එහෙයින් ස්වාධීන කොමිෂන් සභාවන් ජනතා විශ්වාස දිනා ගැනීමේ අභියෝග හමුවේ සිටී. ඒ නිසා

5:1 දේශපාලන බලපෑම් වලින් තොර ශක්තිමත් විමර්ශන යාන්ත්‍රණයන් පවත්වාගෙන යාම සඳහා ස්වාධීන කොමිෂන් සභා සතු බලතල ශක්තිමත් කළ යුතුය.

5:2 ස්වාධීන කොමිෂන් සභාවන්ට සිය විමර්ශන කාර්යයන් පහසු කිරීම උදෙසා වන පළාත් අනු කමිටු පිහිටුවීමේ බලතල හිමිවිය යුතුය.

යෝජනා අංක 06

මැතිවරණ ක්‍රමය

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය දූෂිත සහ ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතියකට පදනම වී ඇත. දේශපාලඥයින් ට ජනතාවගේ ඡන්ද අයිතිය අවතක්සේරු කිරීමට උපරිම අවස්ථාවන් ඇති මැතිවරණ ව්‍යාපාරයන් තුළ ජනතා දේපළ අවහා විතාකරමින් ද සොරකම්කරමින්ද නම බලය රැකගැනීමට වෙර දරන්නා වූ දේශපාන සංස්කෘතියක් තුළ දේශපාලඥයා යනු මැරකම් සහ සොරකම් වලින් පිරි සිය පෞද්ගලික පරමාර්ථයන්ගෙන් පිරි පුද්ගලයකු යන්න ජනතා විශ්වාසයක් බවට පත්ව ඇත. සාමාන්‍ය පුරවැසියකුට සිය සමාජ මෙහෙවරක් කරන්නට දේශපාලන යාන්ත්‍රණයට පිවිසීමේ දෙරටු අහිමිව ඇත්තේ දේශපාලනය පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන ත්‍යාගයක් බවට පත් වී ඇති හෙයිනි. මෙවන් සංස්කෘතියක් පිලිබඳ කල කිරීමත් දූෂිත සහ ප්‍රචණ්ඩ දේශපාලඥයින් සමග ගැටිය නොහැකි නිසාත් පුරවැසියන් සතු දේශපාලන උනන්දුව ගිලිහෙමින් පවති. හෙයිනි

- 6:1 මැතිවරණ පැවැත්විය යුතු කාලසීමාවන් නිෂ්චිත විය යුතු අතර මැතිවරණ දින නියම කිරීමේ බලතල මැතිවරණ කොමිසම සතු විය යුතුය.
- 6:2 මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ සම්බන්ධ අනු නීති සැකසීමේ බලතල හිමිවිය යුතුය.
- 6:3 මැතිවරණ කාල පරාසයක් තුළදී පොලීසිය පාලනය කිරීමේ බලතල මැතිවරණ කොමිෂන් සභාව සතු විය යුතුය.
- 6:4 මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ නීති කඩකරනු ලබන්නා වූ අපේක්ෂකයින්ගේ අපේක්ෂකත්වය අහිමිකිරීමේ බලතල හිමිවිය යුතුය.
- 6:5 තරුණ සහ කාන්තා නියෝජනය සඳහා වෙන් වෙන් නිෂ්චිත නියෝජන ප්‍රතිශතයක් ලබා දිය යුතුය.

එඟිරියල් තරණ ජාලය

දශක ගණනාවක යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ජන සමාජයේ පැවතියාවූ මර්දනකාරී සහ පීඩාකාරී පසුබිම තරණ අප වෙත පීඩාකාරී ජීවන රටාවක් උරුමකර විය. නිදහස් ජීවන රටාවක් සහ අනාගත බලාපොරොත්තු නොමැතිව අපගේ ජීවිත ගෙවී ගිය කාලයක් යුද්ධය අවසන්වීමෙන් පසු අප වෙත ලැබේ යැයි අප බලාපොරොත්තු වූයේ නැත. සමාජයේ අපට හිමි විය යුතු යුක්තිය දේශපාලන මෙවලමක් වන අප දුටුවෙමු. එමෙන්ම හිංසන පීඩාවන් අපගේ දෛනික ජීවිතයට හුරු දෙයක් බවට පත් කරන්නට පැවති රජයන් කටයුතු කළ ආකාරය අපගේ මතකයෙහි තවමත් සටහන්ව ඇත. අපේ ප්‍රශ්න කියන්නට කෙනෙක් හෝ අසන්නට කෙනෙක් නොවූ අතරම අයුක්තිය සහ අසාධාරණය තුළ උපරිම පීඩාවට පත් අප නොදුටුවා සේ සිටි දේශපාලඥයෝද රාජ්‍ය නිලධාරියෝද අපි දුටුවෙමු. ආයුධ වලින් වූ ව්‍යසනයන් දශක ගනනක් අද්දු අපි නැවත ආයුධ නොගෙන අපේ ජීවිතවලට පියනගන්වේ කෙසේදැයි සිතුවෙමු. එක් සිතුවිල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස 2013 වසරේදී මුතුන්වය යන සංකල්පය තුළ සිටිමින් අප එකිනෙකාගේ වේදනාවන් පීඩනයන් බෙදාහදා ගනිමින් එකිනෙකාට උපකාරකරමින් ජීවිත ගොඩනගාගන්නට අප එක්වූ නැත එඟිරියල් තරණ ජාලය විය.

පසුගිය වසර 4 ක් පුරාවට දහස් ගණනක් වූ අපට නිදහසේ කතා කරන්නට තිබූ එකම තැන එඟිරියල් විය. අපි අපේ ප්‍රශ්න කතා කරන අතරේ දහසක් ප්‍රශ්න තුළ සිරවී සිටින උතුරු නැගෙනහිර අපේම සහෝදර සහෝදරියන් ද මව් පියවරුද දුටුවෙමු. නිරායාසයෙන්ම අප තරණ ජාලයේ ස්වේඡා තරණ ක්‍රියාකාරීන් 6000 ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ ප්‍රශ්න අසන්නන් බවට පත් විය. යුද්ධයෙන් පසු අපේ සමාජයේ අදුරු පැතිකඩයන් අප දකින්න ලැබුනේ 30000 වඩා වැඩි අපේම ජනතාවගේ විසඳුම් නොමැති ප්‍රශ්න දුටු විටය. අපේ සමාජයේ රැවටීම් වංචාවන් දුෂණයන් ආසාධාරණකම් තුළ සිය අනාගත බලාපොරොත්තු අපේක්ෂාබංගත්වයට පත් ජනතාව සමග අපි වෙනසක් සොයා ඉදිරි පියවරක් තැබුවෙමු. විසඳුම් සොයා යන අපේ ගමන් මගෙහිදී අප ත්‍රස්තවාදියෝ සහ ත්‍රස්තවාදීන් නොවන්නෝ කවුරුන්දැයි හඳුනාගන්නට අපසු වූයෙමු. මන්ද අප නිදහස අහිමිකළේද අපගේ ජීවිත වලට බිය ගෙ ආවේද හිංසනයන්ට සහ අසාධාරණයන්ය ලක්වූයේද රාජ්‍ය බලය ඇති මිනිසුන් අතිනි. කෙසේ නමුත් කොතරම් හිනි නිබුනද ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුවද අපට හිමිවිය යුතු යුක්තිය අපගෙන් උදරාගන්නා ලද ඔවුන් තුළ ඇති දේශපාලන හැඟීම් සහ අරමුණු අප උගත්තෙමු.

අපට විසඳුම් දිය නොහැකිය යන්න පවසා අප ඉදිරියේ අසරණව බලා සිටින රාජ්‍ය නිලධාරීන්ද අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න සිය බලය තහවුරුකරගන්නා අවස්ථාවාදී දේශපාලඥයින්ද ඉදිරියේ බෙදී වෙන්වී යන සමාජයක යුක්තිය සහ සාධාරණයන්වය වෙනුවෙන් එක් කළ යුතුය යන හැඟීමෙන් යුතුව අප අපේම සහෝදර ජනවර්ගයන් සමග කතා කරන්නට යොමු වූනෙමු. අපේ ප්‍රශ්න සහ ඔවුන්ගේ ප්‍රශ්න වෙනසක් නොමැති බව අපට වැටහුණි. රටේ බහුතර පොදු ජනතාවක් බල ලෝහී අවස්ථාවාදී දේශපාලඥයන් හමුවේ අසරණව සිටින බව අප තේරුම් ගත්තෙමු. එහෙයින් ජාති ආගම් හේද නොමැතිව පුරවැසියන් ලෙස සිය යුතුකම් ක්‍රියාවටගනිමින් යුක්තිය සහ සාධාරණත්වය ඇති සමාජයක් ශ්‍රී ලාංකීය ආනාගත පරම්පරාවට නිර්මාණය කිරීම උදසා එඟිරියල් තරණ ජාලය සිය ක්‍රියාකාරීත්වයෙහි නියැලී සිටින්නේය.

එහිදී"

- පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනවෙන් පෙනී සිටින්නා වූ අල්ලස හා දුෂණයෙන් තොර රාජ්‍ය යන්ත්‍රණයක් නිර්මාණය විය යුතුය යන්න විශ්වාස කරන අතර එහිදී ජනතාව සහ රාජ්‍ය අංශයන් අතර යහපත් සම්බන්ධකරණයක් සන්නිවේදනයක් සහ විශ්වාසය ගොඩනැගීම මෙන්ම වගවීමක් ඇති රජය යන්ත්‍රණයක් ගොඩනැගීමට වෙනුවෙන්ද අපගේ ක්‍රියාකාරීත්වය මූලිකත්වය දී ඇත.

- එමෙන්ම සමාජයේ විවිධ තලයන්ගේ පවතින්නා වූ වෙනස් කොට සැලකීම් තුරන් කිරීම සඳහා සමාජයක නිබ්බිය යුතු ගුණාංග පිළිබඳ අවබෝධයක් ඇති පුරවැසියන්ගෙන් යුතු සමාජ වටපිටාවක් ගොඩනැගීමටත් පුරවැසියන් අතරේ අවබෝධය සහ විශ්වාසය ගොඩනැගීමටත් අප කටයුතු කරන්නෙමු.
- ශ්‍රී ලංකාවේ පවතින දූෂිත සහ දේශපාලන සංස්කෘතිය යහපත් දේශපාලන සංස්කෘතියක් වෙත පරිවර්තනය කර ගැනීම සඳහා වන මහජන බලවේගයන්ට අප ශක්තියක් වන්නෙමු.
- ශ්‍රී ලංකාවේ සියළු ජනවර්ගයන්ගේ අයිතිවාසිකම් හිමිවන ආකාරයේ සහ නැවතත් වාර්ගික හෝ ආගමික ගැටුම් ඇති නොවන වටපිටාවක් නිර්මාණවන ආකාරයේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා වන ජනතා සහයෝගයන් ප්‍රවර්ධනය කරන්නෙමු.
- ඉහත කී සියළු ක්‍රියාකාරිත්වයන්ගේ සමාජ ප්‍රතිඵලයන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම උදෙසා පටු අරමුණු වලින් තොර ශක්තිමත් සිවිල් සමාජ ව්‍යාපාරයන් උදෙසා තරුණ සහභාගීත්වය වර්ධනය කරන්නෙමු.

